



පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 330

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
අටවැනි පාර්ලිමේන්තුව  
(පළමුවැනි සැසිවාරය)

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත්  
අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්  
පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන  
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ

වාර්තාව

ඉදිරිපත් කරන ලද්දේ  
කාරක සභාවේ සභාපති  
ගරු මහින්ද සමරසිංහ මහතා විසිනි

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව නියම කළේ 2017 දෙසැම්බර් මස 05 වැනි දින

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැක.

මිල: රු.

තැපැල් ගාස්තුව: රු.

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාව

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු රවීන්ද්‍ර සමරවීර මහතා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු සුනිල් හඳුන්තෙත්ති මහතා
- ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
- ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු හර්ෂණ රාජකරුණා මහතා
- ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

### වාර්තාව

පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2017 ඔක්තෝබර් මස 17 වැනි දින ඉදිරිපත් කරන ලද පහත දැක්වෙන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී :-

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළිබඳ කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා වෙන්කොට ඇති කාලසීමාව සීමාකර ඇති හෙයින් ද;

එක් දිනකදී වැය ශීර්ෂයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුවී ඇති හෙයින්, එමගින් එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් සාකච්ඡා කිරීම සඳහා වෙන්කර තිබෙන කාල සීමාව සීමාසහිත වන හෙයින්ද;

පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ එකඟත්වය පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කරන ලද මතු සඳහන් ඇමුණුමේ පරිදි අමාත්‍යාංශ 10ක වැය ශීර්ෂයන් පිළිබඳව මන්ත්‍රීවරයන්ට සාකච්ඡා කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතු ය.

(ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 95හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මෙම කාරක සභාව ආණ්ඩු පාර්ශ්වයෙන් හා විරුද්ධ පාර්ශ්වයෙන් තෝරාගනු ලබන සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

3. එකී කාරක සභාවට,—

(අ) සිය ගණපුරණය නියම කර ගැනීමට; සහ

(ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට ද;

බලය තිබිය යුතු ය.

4. එකී තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්හි කාරක සභා අවස්ථාව ආරම්භ කරන දින හෝ එදිනට පෙර කාරක සභාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

#### ඇමුණුම

- i) කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
- ii) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
- iii) ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
- iv) ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය
- v) බුද්ධශාසන අමාත්‍යාංශය
- vi) තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
- vii) සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
- viii) විශේෂ කාර්යභාර අමාත්‍යාංශය

- ix) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
- x) විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

ඒ අනුව, ගරු කථානායකතුමා 2017 නොවැම්බර් මස 07 වැනි දින ගරු මහින්ද සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු නම් සඳහන් මන්ත්‍රීන් එම කාරක සභාවේ සේවය සඳහා පත් කරන ලදී:-

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු රවින්ද්‍ර සමරවීර මහතා
- ගරු ලසන්ත අලගියවන්ත මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු සුනිල් හඳුන්තෙන්නි මහතා
- ගරු වඩ්ට්ට් සුරේෂ් මහතා
- ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු අජිත් මාන්තප්පෙරුම මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු හර්ෂණ රාජකරුණා මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවට අනුව, අමාත්‍යාංශ 10ක වැය ශීර්ෂ ඔබ කාරක සභාව විසින් සලකා බැලීම සඳහා තෝරා ගෙන ඇත.

2017 නොවැම්බර් මස 15 වැනි දින පැවැත්වූ කාරක සභාවේ පළමු රැස්වීමේදී, 2018 අයවැය ඇස්තමේන්තු වලින් තෝරාගත් අමාත්‍යාංශ 10කට අදාළ වැය ශීර්ෂ 2017 නොවැම්බර් මස 17 වැනි දින සිට 2017 නොවැම්බර් මස 23 වැනි දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළදී සලකා බැලිය යුතු යැයි ඔබ කාරක සභාව සම්මත කළාය.

ඔබ කාරක සභාව, සියළු මන්ත්‍රීවරුන් විවෘත සහ ඵලදායී සාකච්ඡාවකට සහභාගි කරවා ගැනීමට අදහස් කළ බැවින් සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරක සභාවේ සාකච්ඡා වලට සහභාගි වියහැකි බව දන්වමින් වැඩසටහනක් සකස් කරන ලද අතර, 2017 නොවැම්බර් මස 16 වැනි දින සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බෙදා හැරියාය. අතීතයේදී පැවැත්වූ එවැනි සාකච්ඡා, නොවිසඳුනු ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට මහජන බව කාරක සභාවේ අදහසයි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර බෙදාහරින ලද, එක් එක් දිනයේදී සලකා බැලෙන වැයශීර්ෂ ඇතුළත් කාරක සභාවේ වැඩසටහන මෙම වාර්තාවේ I වන පරිශිෂ්ටය වශයෙන් දැක්වේ.

එසේම, එක් එක් අමාත්‍යාංශයේ ලේකම් ද, අමාත්‍යාංශ ලේකම් විසින් අවශ්‍ය යයි තීරණය කරන පරිදි ඒ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ද, මහා භාණ්ඩාගාරයේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ, ජාතික ක්‍රම සම්පාදන

දෙපාර්තමේන්තුවේ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සාකච්ඡා පවත්වාගෙන යාමේදී අවශ්‍ය කෙරෙන පැහැදිලි කිරීම් සැපයීමට මෙකී සාකච්ඡාවලට සහභාගිවීම සඳහා කැඳවිය යුතු යැයි ද කාරක සභාව සම්මත කරන ලදී.

කාරක සභාව, 2017 නොවැම්බර් මස 17 වැනි දින පෙරවරු 10.00 ට සාකච්ඡා ආරම්භ කොට 2017 නොවැම්බර් මස 23 වැනි දින පස්වරු 3.30 ට සිය කාර්යය නිම කළාය.

තෝරාගත් අමාත්‍යාංශවල වාර්ෂික ඇස්තමේන්තු සාකච්ඡා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන ලද හත්වැනි අවස්ථාව මෙය වූ අතර, මීට ප්‍රථම පිළිවෙලින් 2008, 2011, 2012, 2013, 2014 සහ 2015 වර්ෂවලදී විශේෂ කාරක සභාවන් පත් කෙරිණි. ගරු අමාත්‍යවරුන්, අදාළ අමාත්‍යාංශවල ප්‍රධාන නිලධාරීන්, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර, නොවිසඳී තිබූ හා වැදගත් කරුණු රාශියක්ම මෙම රැස්වීම් වලදී පැහැදිලි කර ගනිමින් විසඳා ගත හැකිවූ බැවින්, කාරක සභා අවස්ථාවේදී විශේෂ කාරක සභාවක් ඉදිරියේ වාර්ෂික ඇස්තමේන්තු සාකච්ඡා කිරීමේ පටිපාටිය අනිශ්චිත සාර්ථක සහ ඵලදායී බැව් ඔබ කමිටුව වාර්තා කරනුයේ ඉමහත් සතුටිනි. මෙම විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දක්වන ලද උනන්දුව සහ ඔවුන්ගේ දායකත්වය කාරක සභාව අගය කරයි.

විශේෂ කාරක සභාවේ සභාපති වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතාගේ සේවය ඇගයීමේ සටහනක් තැබීමට ඔබ කාරක සභාව අදහස් කරයි.

ස්වකීය අමාත්‍යාංශ වල ප්‍රගතිය සහ අනාගත සැලසුම් පිළිබඳ ඉදිරිපත් කිරීම කරන විට මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කරදීම සඳහා සහ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරුදීම සඳහා රැස්වීම්වලට පැමිණ සිය දායකත්වය ලබාදුන්, ඉහත සඳහන් අමාත්‍යාංශ යටතේ ඇති විෂයයන් සහ කර්තව්‍යයන් පැවරී ඇති ගරු අමාත්‍යවරුන්ගේ සේවාවද ඔබ කාරක සභාව අගය කරයි.

අමාත්‍යාංශ සහ අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ ආයතන වලට අදාළ විවිධ ගැටළු සාකච්ඡා කිරීමේදී කාරක සභාවේ රැස්වීම් වලට සහභාගි වෙමින් සිය දායකත්වය සැපයූ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ට මෙන්ම සහභාගි වූ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද කාරක සභාව සිය ප්‍රසාදය පළ කරයි.

ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය මීට වඩා වැඩිවූයේ නම් කාරක සභාවේ සාකච්ඡාවලින් පාර්ලිමේන්තුවටත් එමෙන්ම මුළු රටටත් මීටත් වඩා වැඩි ඵල ප්‍රයෝජනයක් හා ප්‍රතිලාභයක් ලබාගත හැකිව තිබූ බවද කාරක සභාව අවධාරණය කරයි.

රැස්වීම් සඳහා පැමිණ සිටි අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන්ගේ දායකත්වය ද කාරක සභාව අගය කරන අතර එක් එක් සැසිවාරය ආරම්භයේදී සවිස්තරාත්මක කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද කාරක සභාව ඔවුන්ට සිය ස්තූතිය පිරි නමයි.

කාරක සභාවට සහායවීම සඳහා රැස්වීම් වලට පැමිණ එයට අවශ්‍ය සියලු දත්ත සහ තොරතුරු ලබාදුන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද ඔබ කාරක සභාව සිය ස්තූතිය පළ කරයි.

මෙම කාර්යය සඳහා ලැබී තිබුණු කෙටි කාලසීමාව තුළදී පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ලබාදුන් සේවය අනිශ්චිත කාර්යක්ෂම බව ඔබ කාරක සභාව සටහන් කරනුයේ සතුටිනි.

අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන වල නිලධාරීන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා ඉතා ප්‍රයෝජනවත්, සුභද්‍රීලි සහ මිත්‍රශීලීව පැවැත්වූ බවත්, මෙතෙක් නොවිසඳී පැවැතුණු ගැටළු රාශියක්ම සාකච්ඡා මඟින් නිවැරදි කර ගැනීමට හැකිවූ බවත් ඔබ කාරක සභාව සඳහන් කරයි.

මෙම පටිපාටිය වැඩි දියුණු කර අනාගතයේදීද දිගටම පවත්වාගෙන යායුතු බව ඔබ කාරක සභාව පාර්ලිමේන්තුවට නිර්දේශ කරන අතර සෑම වර්ෂයකදීම කාරක සභා අවස්ථාවේ විවාදයට ප්‍රථමයෙන් මේ ආකාරයට සියළු වැයශීර්ෂ විශේෂ කාරක සභාවක් මඟින් සලකා බැලීම වඩා ඵලදායී බව යෝජනා කරනු ලැබේ. අයවැය කාරක සභා විවාදයේදී මන්ත්‍රීවරුන්ට හිමි නොවන අවස්ථාවක් වන, නිලධාරීන් ලවා කරුණු පැහැදිලි කරවා ගැනීම සඳහා යහපත් සාකච්ඡා මණ්ඩපයක් මෙමඟින් ඔවුන්ට සැපයෙනු ඇත. එසේම, වත්මන් වසරේ අත්කරගත් ප්‍රගතිය සහ එළඹෙන වසර සඳහා වන සංවර්ධන සැලසුම්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ තැබීමටත් මෙමඟින් අවස්ථාව උදාවේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුවෙන් පරිශීලනය කිරීමට හැකිවන පරිදි කාරක සභාවේ රැස්වීම් වල පදානුගත වාර්තා මුද්‍රණය කර බඳින ලද වෙළුමක් ලෙස පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇත. කාරක සභාවේ රැස්වීම් වල සියලු කාර්ය සටහන් මෙම වාර්තාවේ II වැනි පරිශීෂ්ටය වශයෙන් දක්වා ඇත.

සාකච්ඡා සහ රැස්වීම්වලදී එකඟවූ කරුණු පිළිබඳ සාරාංශයක් සමඟින්, ඔබ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලද එක් එක් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ යටතේ 2018 වසර සඳහා වන ඇස්තමේන්තු මෙතැන් සිට දක්වනු ලැබේ:-

**වැය ශීර්ෂ 165 - ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය**

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	364,596	3,531,751	2,770,318
පුනරාවර්තන වියදම්	70,893	112,405	116,308
මූලධන වියදම්	293,703	3,419,346	2,654,010
<b>165 - ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා</b>			
මුළු වියදම	364,596	3,531,751	2,770,318
පුනරාවර්තන වියදම්	70,893	112,405	116,308
මූලධන වියදම්	293,703	3,419,346	2,654,010

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 165 සඳහා වන ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ආර්ථික සවිබලගැන්වීම සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය, උතුරු නැගෙනහිර පළාත්වල විශේෂ අවශ්‍යතා සහිත සහිත කාන්තාවන් වෙනුවෙන් වූ විශේෂ වැඩසටහන් පිළිබඳව, කිලිනොච්චි ප්‍රදේශයේ සහ ඩෙල්ප්ට් දූපතේ ප්‍රධාන වශයෙන් තල් සඳහා සැකසුම් මධ්‍යස්ථාන 2 ක් ඉදිකිරීම, යාපනය, දඹුල්ල සහ කොළඹ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ කරමින් නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් 2018 සඳහා අයවැය යෝජනාවල මූලිකාංග 11 ක් ඇතුළත් කර ඇති බව කාරක සභාව අවධානයට යොමු කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමේදී සියලු සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව අතර ඒකාබද්ධතාව සහ ආගමික වශයෙන් සමානාත්මතාවය තහවුරු කළ යුතු බව කාරක සභාවේ අදහස විය.

සමහර දිස්ත්‍රික්කවල සුලු ආගමික ගැටුම් වාර්තා වී ඇති බවත් සාමකාමීව ගැටලු ඉක්මණින් විසඳාගැනීමට අන්තර් ආගමික නායකයන්, පොලිස් නිලධාරීන්, විශ්‍රාමික විනිසුරුවරුන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් බිම් මට්ටමේ කමිටු වන දිස්ත්‍රික්ක ප්‍රතිසන්ධාන කමිටු පිහිටුවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා උනන්දුවක් දක්වන බව කාරක සභාව නිරීක්ෂණය කළාය.

උතුරු පළාතේ සංචාරක අංශයේ ආයෝජන අවස්ථා විවෘත කිරීමටත් ජීවනෝපාය මාර්ග ඇති කිරීමටත් උනන්දුවක් දක්වන ආයෝජකයනට යෝජනා ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරක සභාව විසින් අමාත්‍යාංශයට යෝජනා කරන ලදී.

පශ්චාත් යුධ ප්‍රදේශවල ආයෝජන සඳහා තෝරාගැනීමට ආයෝජකයන් උනන්දු කිරීමට ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ පාසැල් සංවර්ධනය කිරීම කෙරේ අවධානය යොමු කරන මෙන් කාරක සභාව විසින් අමාත්‍යාංශයට යෝජනා කරන ලදී.

**වැය ශීර්ෂ- 157,236- ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය**

රු.'000	2017		
	2016	ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	587,787	1,063,390	762,570
පුනරාවර්තන වියදම	422,422	527,299	524,670
මූලධන වියදම	165,365	536,091	237,900
<b>157-ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා</b>			
මුළු වියදම	452,107	895,408	609,305
පුනරාවර්තන වියදම	327,391	392,667	385,405
මූලධන වියදම	124,715	502,741	223,900
<b>236-රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	135,680	167,982	153,265
පුනරාවර්තන වියදම	95,031	134,632	139,256
මූලධන වියදම	40,649	33,350	14,000

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 157 හා 236 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ණය ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සිය දිවි භානි කර ගත් සිද්ධීන් කිහිපයක්ම මෑතකදී වාර්තා වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කල අතර, අමාත්‍යාංශය විසින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බවට අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයන්ගේ රාජ්‍ය භාෂා නිපුණත්වය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කල යුතු බව හා රාජ්‍ය භාෂාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් නව තාක්ෂණය හා විධික්‍රම භාවිතා කල යුතු බව කාරක සභාව නිර්දේශ කරයි.

ගරු සභාපතිතුමාගේ යෝජනාවකට අනුව, රාජ්‍ය භාෂා ප්‍රවර්ධනය සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් වනු ඇති හෙයින් “රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය” පාසැල් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව කාරක සභාව නිර්දේශ කරයි.

**වැය ශීර්ෂ 194 - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය**

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	995,714	17,622,994	2,270,142
පුනරාවර්තන වියදම	130,629	210,203	214,142
මූලධන වියදම	865,085	17,412,791	2,056,000
<b>194 - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා</b>			
මුළු වියදම	995,714	17,622,994	2,270,142
පුනරාවර්තන වියදම	130,629	210,203	214,142
මූලධන වියදම	865,085	17,412,791	2,056,000

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 194 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

අමාත්‍යාංශයට වෙන් කරන ලද රු. බිලියන 17 ක මුදලකින් රුපියල් බිලියන 15 ක මුදලක් ව්‍යාපෘති සඳහා වියදම් නොකිරීම කාරක සභාවේ දැඩි අවධානයට යොමු විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් කරනු ලබන ව්‍යාපෘති වල අන්තර් අමාත්‍යාංශ ක්‍රියාකාරකම් බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට හැකි වන ලෙස ජාතික ආපදා කළමනාකරණ සභාව වැනි අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය. ඒ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ විය.

රාජ්‍ය නොවන ආයතන වලට ව්‍යාපෘති ලබා දීම අඩු කරන ලෙසත් විවෘත ටෙන්ඩර් කැඳවන ලෙසත් වඩාත් හොඳම මිල සසඳා ඕනෑම රාජ්‍ය ආයතනයක් වෙත ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි වන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රථම හිමිකම ලබා දෙන ලෙසත් කාරක සභාවේ සභාපතිතුමා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත උපදෙස් දුන්නේය.

අනුමැතිය ලබා ගත් පසු ජාතික ප්‍රමිති බවට පත් වන බැවින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැකසූ තොරතුරු පද්ධති ප්‍රමිතීන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස ගරු මහින්ද සමරසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මූල්‍ය හිඟයන් සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන අමාත්‍යාංශ තීරණය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිතුමා, අයවැය හිඟය සඳහා එය බලපාන බැවින් එම තීරණයට මහා භාණ්ඩාගාරය ඉඩ ලබා නොදෙනු ඇතැයි පැවසීය. දේශීය බැංකු වලින් ණය ලබා ගැනීම හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව එක් වැය ශීර්ෂයක සිට තවත් වැයශීර්ෂයක් දක්වා අරමුදල් මාරු කිරීම හෝ සිදු කරන ලෙස කාරක සභාවේ සභාපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යාංශය මුහුණ දෙන දුෂ්කරතා සහ ඒවා මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ යෝජනා ද ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති මහින්ද සමරසිංහ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. (ඉදිරිපත් කරන ලද එම වාර්තාව III වැනි පරිච්ඡේදය වශයෙන් දැක්වේ.)

**වැය ශීර්ෂය 167 - විශේෂ කාර්යභාර අමාත්‍යාංශය**

රු.'000	2016
---------	------



		2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	72,096	161,754	105,000
පුනරාවර්තන වියදම්	59,658	66,069	74,000
මූලධන වියදම්	12,438	95,685	31,000
<b>167-විශේෂ කාර්යභාර අමාත්‍යවරයා</b>			
මුළු වියදම	72,096	161,754	105,000
පුනරාවර්තන වියදම්	59,658	66,069	74,000
මූලධන වියදම්	12,438	95,685	31,000

විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 167 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

මහනුවර සිට මාතලේ දක්වා සැලසුම්ගතව ඇති “මොනොරේල්” පද්ධතියේ සහ අධිවේගී මාර්ග ජාලයට මහනුවර සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනම් කෙරෙනු ඇති බව විශේෂ කාර්යභාර අමාත්‍යතුමා විසින් හෙළිදරව් කරන ලදී.

විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන් පරිදි, මාර්ග තදබදය අඩු කරමින් වායු දූෂණය වළක්වාලීමට ද උපකාරී වන, බහු-විධ ප්‍රවාහන පද්ධතියක් මහනුවර නගරයේ ඉදි වනු ඇත.

‘ගුහාගොඩ කුණු බිම’ මානව හිතවාදී අයුරින් යොදා ගැනෙන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරෙන බව ගරු අමාත්‍යතුමා පවසා සිටියේය.

රටේ ඉදිරි ගමන උදෙසා විශේෂ කාර්යභාර අමාත්‍යතුමන්ගෙන් සහ අමාත්‍යාංශයෙන් ඉටු වන මෙහෙය කාරක සභාව විසින් ඉහළින් අගය කරන ලදී.

**වැය ශීර්ෂ 108, 202 හා 308-තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය**

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	12,927,368	13,041,762	13,530,800
පුනරාවර්තන වියදම්	12,503,939	12,307,582	13,157,800
මූලධන වියදම්	423,429	734,180	373,000
<b>108-තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	380,163	298,572	146,000
පුනරාවර්තන වියදම්	122,644	123,592	134,300
මූලධන වියදම්	257,519	174,980	11,700
<b>202-මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	127,474	137,855	150,700
පුනරාවර්තන වියදම්	97,124	100,655	91,000
මූලධන වියදම්	30,350	37,200	59,700
<b>308-තැපැල් දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	12,419,731	12,605,335	13,234,100
පුනරාවර්තන වියදම්	12,284,171	12,083,335	12,932,500
මූලධන වියදම්	135,560	522,000	301,600

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 108, 202 හා 308 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

වියදම් අවම කිරීම සහ ලිපි බෙදාහැරීම කඩිනම් කිරීම සඳහා සෑම ප්‍රධාන තැපැල් කාර්යාලයකම “තැපැල් තේරීම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කාරක සභාව නිර්දේශ කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල නවීකරණය කිරීම සහ නොමිලේ “වයි-ෆයි” (Wi-Fi) කලාප හා කෙටි පණිවිඩ යැවීමේ පහසුකම් ප්‍රධාන තැපැල් කාර්යාලයවලට ලබාදිය යුතු යැයි කාරක සභාව නිර්දේශ කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තැපැල් දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩම් සහ පොලිස් දෙපාර්තමේන්තු නිල නිවාස පවතින භූමිය ආදායම් ඉපයීමේ මාර්ගයක් වශයෙන් භාවිත කරන මෙන් කාරක සභාව නිර්දේශ කරයි.

වතු ජනතාවට ලිපි බෙදාදීම කඩිනම් කල යුතු බවද කාරක සභාව අවධාරණය කරයි.

මුස්ලිම් ආගමික කටයුතු සඳහා අයවැය වෙන්කිරීම් ප්‍රමාණවත් නොවන බව තැපැල් සේවා, සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා කාරක සභාවේ අවධානයට යොමුකරයි.

මුස්ලිම් බැතිමතුන්ගේ පහසුව තකා වෙනම හස් සහ උමීරා පහසුකම් සැපයීමේ කාර්යාලයක් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇතිකිරීමට වැඩපිළිවෙලක් සැකසීමට මැදිහත් වන මෙන් ගරු අමාත්‍යතුමා ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියි.

කාරක සභාව, අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ කාර්යයන් ඇගයීමට ලක් කරන අතර අමාත්‍යාංශයේ වැඩකටයුතුද අගයීමට ලක්කල අතර මීට ඉහත වසරවලට වඩා වැඩි දියුණුවක් දක්නට ඇති බව පැවසුවාය.

**වැය ශීර්ෂය 196 - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය**

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	3,294,255	5,762,361	5,643,200
පුනරාවර්තන වියදම්	1,600,207	1,833,336	1,863,600
මූලධන වියදම්	1,694,048	3,929,025	3,779,600
<b>196- විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා</b>			
මුළු වියදම	3,294,255	5,762,361	5,643,200
පුනරාවර්තන වියදම්	1,600,207	1,833,336	1,863,600
මූලධන වියදම්	1,694,048	3,929,025	3,779,600

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 196 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මගින් හඳුන්වාදෙන ලද තාක්ෂණය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් සැලසුම් කරන ලද පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සහ අනාගතයේ ක්‍රියාත්මක කිරීමට අරමුණු කර ඇති ‘බනිජ ප්‍රතිපත්තිය’ සම්බන්ධයෙන් කාරක සභාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වල වැදගත්කම කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද අතර ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සහ නිම කිරීමට සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් ක්‍රියාත්මක කරන විශේෂයෙන් බෝනොවන රෝග, නැනෝ සැටලයිට් ව්‍යාපෘති සහ NERD මධ්‍යස්ථානයේ අනෙකුත් වැදගත් පර්යේෂණ සඳහා අවශ්‍ය සහ ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන

ලබාදෙන ලෙස තරයේම නිර්දේශ කරන ලදී. 'බනිජ ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් වෙන්කිරීම ද කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

රටේ සංවර්ධනය සම්බන්ධයෙන් NERD තාක්ෂණයේ වැදගත්කම හඳුනාගත් කාරක සභාව, තාක්ෂණය සහ නව සොයාගැනීම් පිළිබඳව මාධ්‍යයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වැඩිපුර අරමුදල් වෙන්කිරීමේ වැදගත්කම නිර්දේශ කළ අතර තාක්ෂණය දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරය කිරීම සඳහා දේශපාලන වශයෙන් මැදිහත් වන මෙන් NERD මධ්‍යස්ථානයේ සහායවරයා ඉල්ලා සිටියේය.

NERD තාක්ෂණයේ ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුව, විශේෂයෙන් පාලම් ඉදිකිරීම වැනි රජයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී NERD මධ්‍යස්ථානයේ උපදේශනය ලබා ගැනීම අවශ්‍යතාවක් බවට පත් කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව යෝජනා කළේය.

විද්‍යාඥයන් උනන්දු කරවීම සඳහා ඔවුනට අතීතයේදී ලබාදුන් පරිදි නැවතත් දිරිදීමනා ලබා දෙන මෙන් ද කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

තවද, IV වැනි පරිශීෂ්ටය වශයෙන් දක්වා ඇති අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ සලකා බලා නව පර්යේෂණ කටයුතු සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට කාරක සභාව නිර්දේශ කළාය.

**වැය ශීර්ෂ 101, 201 - බුද්ධ ශාසන අමාත්‍යාංශය**

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	2,018,144	3,022,813	1,462,955
පුනරාවර්තන වියදම්	1,264,888	2,000,256	711,645
මූලධන වියදම්	753,256	1,022,557	751,310
<b>101 - බුද්ධ ශාසන අමාත්‍යවරයා</b>			
මුළු වියදම	871,718	1,679,468	903,970
පුනරාවර්තන වියදම්	162,732	712,361	207,360
මූලධන වියදම්	708,986	967,107	696,610
<b>201 - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	1,146,426	1,343,345	558,985
පුනරාවර්තන වියදම්	1,102,156	1,287,895	504,285
මූලධන වියදම්	44,270	55,450	54,700

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 101 හා 201 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

රටවල් 72 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර නියෝජිතයන් හා නිරීක්ෂකයන් 742 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සඳහා ලබා දුන් සේවය වෙනුවෙන් සහ මෑතකදී තේපාලයේ සිදුවූ භූමිකම්පාවෙන් හානියට පත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට භාරගැනීම නිසා අමාත්‍යාංශය ලද ජාතික හා ජාත්‍යන්තර පැසසුම් කමිටුවේ අවධානයට ලක් විය.

විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සමුළු ශාලාව බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ පාලනය වීම වඩාත් සුදුසු බව කාරක සභාවේ අදහස වූ අතර මෙම අරමුණ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නිර්දේශ කළාය.

මුහුණු දෙන ගැටළු පිළිබඳව හා ප්‍රාදේශීය කාර්යාල වලට අනුයුක්ත කර ඇති බෞද්ධ කටයුතු සමායෝජකවරුන්ගේ රාජකාරි විස්තරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සියලු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස කමිටුව විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නාය. ඉදිරිපත් කරන ලද එම වාර්තාව V වැනි පරිශීෂ්ටය වශයෙන් දැක්වේ.

බුද්ධ ධර්මය හැදෑරීම සඳහා ලෝකයේ නව ප්‍රවණතාවයක් ඇති බව පැවසූ ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඒ පිළිබඳව ද අමාත්‍යාංශය සොයා බැලිය යුතු බව පැවසීය.

**වැය ශීර්ෂ 159, 203 - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය**

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	548,071	2,848,533	1,024,477
පුනරාවර්තන වියදම්	252,914	866,963	512,507
මූලධන වියදම්	295,157	1,981,570	511,970
<b>159-සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	388,334	2,613,683	918,660
පුනරාවර්තන වියදම්	115,002	689,883	438,760
මූලධන වියදම්	273,331	1,923,800	479,900
<b>203- ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	159,738	234,850	105,817
පුනරාවර්තන වියදම්	137,912	177,080	73,747
මූලධන වියදම්	21,826	57,770	32,070

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 159 හා 203 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, 2020 දී ඉලක්ක කර ඇති රු. මිලියන 7 ක ආදායමක් ලබාගැනීම වත්මන් තත්වය සැලකීමේදී යථාර්තයක් නොවන බව ගරු තාරක බාලසූරිය මහතා අවධාරණය කළේය.

2015 වසරින් පසුව යහපාලනය හේතුකොටගෙන, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා රටේ ආරක්ෂක තත්වයන් මේ වන විට යහපත් වී ඇති නිසා බටහිර සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ රටේ ප්‍රතිරූපය වර්ධනයවීම අරඹා ඇති බව සභාපතිතුමා විස්තර කළේය. ප්‍රවර්ධන ක්‍රියාකාරකම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව ද්විපාර්ශ්විකව සිදු කළ යුතු බවත් බොහෝ රටවල සංචාරක ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන්ම පුද්ගලික අංශය සතුව ඇති බවත් ඔහු පැවසීය. විදේශ රටවල සංචාරය කරන කැබිනට් අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උත්සාහ කළ යුතු බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙහිලා වැඩි කාර්ය භාරයක් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා තානාපති කාර්යාල වලට කළ හැකි බවත් පැවසීය.

දේශීය සංචාරක ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. (ඉදිරිපත් කරන ලද එම වාර්තාව VI වැනි පරිශීෂ්ටය වශයෙන් දැක්වේ.) ත්‍රිකුණාමලය නාවික ගමන් ස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සභාපතිවරයා අවධාරණය කළේය.

- බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අමතරව සුදුසු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඇරඹීම - ඒ සඳහා උචිත ස්ථානයක් ලෙස වෝටර්ස් එජ් අසල ඇති ඉඩම භාවිතා කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම
- පළාත් මට්ටමේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීම
- ප්‍රසිද්ධ සංචාරක ස්ථාන අවට සංචාරකයන්ට සතුටු විය හැකි ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම (රාත්‍රී වෙළඳසැල්, රංග ශාලා, දුෂ්කර හා අවදානම් සංචාරක ස්ථාන ආදිය වැනි)
- සංචාරක නවාතැනක් ලෙස කිතුල්ගල හඳුනා ගෙන එම ප්‍රදේශය වැඩිදියුණු කිරීම
- විදේශීය සිසුන් ආකර්ශනය කර ගත හැකි ලෙස ශ්‍රී ලංකා හෝටල් පාසැල ජාත්‍යන්තර තලයට වැඩිදියුණු කිරීම (පුද්ගලික රාජ්‍ය සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස)
- මඩු දේවස්ථානය අවට ප්‍රදේශයට ජලය, සනීපාරක්ෂාව වැනි අත්‍යවශ්‍ය පහසුකම් සැලසීම
- පුද්ගලික අංශය හා එක්ව සංචාරක ප්‍රතිපත්ති සාධනීය ලෙස ප්‍රවර්ධනයකිරීම

**වැය ශීර්ෂ 140- කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය**

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	1,284,094	4,367,886	3,748,375
පුනරාවර්තන වියදම්	189,124	335,376	348,375
මූලධන වියදම්	1,094,970	4,032,510	3,400,000
<b>140-කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ</b>			
මුළු වියදම	1,284,094	4,367,886	3,748,375
පුනරාවර්තන වියදම්	189,124	335,376	348,375
මූලධන වියදම්	1,094,970	4,032,510	3,400,000

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 140 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

තම කටයුතු කරගෙන යාමේදී වැවිලි මානව සංවර්ධන භාරය අද වන විට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා වලට මුහුණ පා ඇති බවත් එය වැවිලි ක්ෂේත්‍රයේ ජනතාව සඳහා ප්‍රමුඛ සේවාවක් ඉටු කර දෙන බවත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි දිගම්බරන් මහතා පැහැදිලි කළේය.

වතු අංශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිටු දැකීම සඳහා පළාත් වතු සමාගම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් අතර සම්බන්ධය ශක්තිමත් කළ යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අතර ඇති සම්බන්ධය තහවුරු කළ යුතු බවට කාරක සභාවේ සභාපතිතුමා නිර්දේශ කළේය.

වතු කම්කරුවන් සඳහා ඉඩම් නිදහස් කිරීමේ ප්‍රමාදය වැළැක්වීම සඳහා වැවිලි මානව සංවර්ධන භාරය සහ අමාත්‍යාංශය අතර නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතු බව කාරක සභාවේ අදහස විය.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ පළාත් වතු සමාගම් මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ද අවධාරණය කළ අතර, වතු වල ඇති හිස් ඉඩම් වගා කිරීම සඳහා වතු කම්කරුවන්ට දීමෙන් ඔවුන්ට තම නිෂ්පාදන පළාත් වතු සමාගම් වලට විකිණීම මගින් දෙපාර්ශ්වයටම වාසිදායක වන බව පැවසීය. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව නිර්දේශ කළාය.

මහනුවර හා මාතලේ වතු වල Outgrower වැඩපිළිවෙලේ ප්‍රගතිය සැහීමකට පත් විය හැකි තලයක ඇති බව ගරු රවුෆ් හකීම් මහතා පැවසීය. අද වන විට විදේශගතවීම දැඩි ගැටලුවක් වී ඇති බැවින් වතු ජනතාව රඳවා ගැනීම සඳහා විශේෂයෙන්ම රංගල, මහනුවර වැනි වතු පළාත් වල සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ඔහු නිර්දේශ කළේය. එමගින් තරුණ පරම්පරාවට රැකියා අවස්ථා නිර්මාණය කර දීමට ද උපකාර වේ.

දුරින් හා හුදකලාව පිහිටි වතු වලට ලඟාවීම සඳහා දැනට ඇති මාර්ග දියුණු කිරීම වැනි යටිතල පහසුකම් ලබාදීම මගින් ගම් සහ වතු අතර අන්තර් සබඳතාවය වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු බව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේය.

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ යෝජනාවට එකඟ වෙමින් වතු ක්ෂේත්‍රයේ ඇති මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පැවතිය යුතු බවට සභාපතිතුමා නිර්දේශ කළේය.

සියයට 20 ක් වැනි වතු රෝහල් ප්‍රමාණයක් පමණක් පළාත් සෞඛ්‍ය අධිකාරීන්වය යටතේ ඇති හෙයින් වතු ප්‍රදේශ වල ඇති අනෙකුත් රෝහල් ද එම අධිකාරීන්වය යටතට ගත යුතු බව කාරක සභාවේ සභාපතිතුමාගේ අදහස විය.

**වැය ශීර්ෂ 145, 204, 232 සහ 326-බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා භික්ෂු ආගමික කටයුතු අමාත්‍යාංශය**

රු.'000	2016	2017 ප්‍රතිශෝධන අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	22,007,886	19,781,971	11,425,912
පුනරාවර්තන වියදම්	6,106,453	6,892,746	8,278,162
මූලධන වියදම්	15,901,433	12,889,225	3,147,750
<b>145-බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා භික්ෂු ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	14,622,937	12,723,340	4,818,150
පුනරාවර්තන වියදම්	932,772	1,011,265	2,676,150
මූලධන වියදම්	13,690,165	11,712,075	2,142,000
<b>204-භික්ෂු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	226,806	244,548	249,110
පුනරාවර්තන වියදම්	131,703	149,898	154,460
මූලධන වියදම්	95,103	94,650	94,650
<b>232-බන්ධනාගාර දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	6,898,740	6,539,744	6,066,694
පුනරාවර්තන වියදම්	4,792,326	5,467,744	5,170,594
මූලධන වියදම්	2,106,414	1,072,000	896,100

**326-ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව**

මුළු වියදම	259,402	274,339	291,958
පුනරාවර්තන වියදම	249,652	263,839	276,958
මූලධන වියදම	9,750	10,500	15,000

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 145, 204, 232 සහ 326 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

අනාථ කඳවුරුවල සිට මුල් භූමිවල පදිංචියට ආපසු පැමිණෙන්නන් සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල නව නිවාස ඉදිකිරීම, කුඩා වැව, සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සඳහා සහාය දැක්වීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ගෘහස්ථ විදුලිය ලබාදීම, ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් මිලදී ගැනීම වැනි අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම්වරයා කරුණු දැක්වීය.

මාන්කුලම් ප්‍රදේශයේ ආර්ථික කලාපය විවෘත කිරීම සහ තල් නිෂ්පාදන සඳහා අපනයන වෙළඳපළ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා පැහැදිලි කළේය.

2017 වසරේ මිලියන 160 ක අයවැය ප්‍රතිපාදන ලබා දී තිබියදීත් පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමේ ප්‍රමාදය කාරක සභාව නිරීක්ෂණය කළ අතර, වසර 2 ක් තුළදී එය නිම කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කරන ලදී.

පුනරුත්ථාපනය කරන ලද 12,000ක පිරිස අතර සිටින ආබාධිත පුද්ගලයන් සහ කාන්තාවන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සහ කෘෂිකර්මයෙන් තම ජීවනෝපාය සලසා ගතහැකි පරිදි ප්‍රධාන ගැටලුවක් වන මන්නාරම ප්‍රදේශයේ ජල හිඟය සඳහා පිළියම් සොයන ලෙස ගරු ඉ. වාර්ල්ස් නිර්මලනාදන් මහතා ඉල්ලා සිටියේය.

‘එක් ගමකටම එක් වැවක් බැගින් ලබා දීමේ ව්‍යාපෘතිය’ සෑම ගමක් සඳහාම පත්කරන ලද තාක්ෂණික කමිටුවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පැවසීය. ස්වයං රැකියා සහ වෙනත් ව්‍යාපාර ඇරඹීමට හැකි වන පරිදි ජලය, මහන මැෂින්, කිරිගවයන් සහ කුකුළු පැටවුන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය මගින් ගෙන ඇති පියවර කාරක සභාව විසින් අගය කරන ලදී.

වැය ශීර්ෂ 188 සහ 189 යටතේ හේතුවක් නොමැතිව කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය වෙත රු. මිලියන 250 ක් වෙන් කර ඇති බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද අතර එය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මාරු කරන ලෙස මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සඳහා පහසුකම් සැපයීමට යෝජනා වී ඇති යෝධ වැව, ඉරනමඩු වැව සහ මහාතිත්ත ධීවර වරාය ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව කාරක සභාව වෙත දන්වන ලදී. වැව ව්‍යාපෘතිය සහ ධීවර වරායන් ඇති කිරීම පිළිබඳ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් ඉල්ලා සිටියේය. (ඉදිරිපත් කරන ලද එම වාර්තාව VII වැනි පරිශීෂ්ටය වශයෙන් දැක්වේ.)

පුනරුත්ථාපනය කරන ලද පිරිස අතර රැකියා විරහිතභාවය අවම කිරීමට අනාථ කඳවුරුවල වෙසෙන තරුණ පිරිස් සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් ලබා දෙන ලෙසත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර රියැදුරු බලපත්‍රය සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම ලබාදීමට පියවර ගන්නා ලෙසත් කාරක සභාව යෝජනා කළාය.



පරිශිෂ්ටය I

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

**වැඩසටහන**

දිනය	වේලාව	ශීර්ෂය	අමාත්‍යාංශය
2017.11.17 (සිකුරාදා) (පළමු වැනි දින)	පෙ.ව. 10.00 - පෙ.ව. 11.30	165	ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය
	පෙ.ව. 11.30 - ප.ව. 1.00	157, 236	ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
	ප.ව. 2.00 - ප.ව. 3.30	194	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	ප.ව. 3.30 - ප.ව. 5.00	167	විශේෂ කාර්යභාර පිළිබඳ අමාත්‍යාංශය
2017.11.18 (සෙනසුරාදා) (දෙවැනි දින)	පෙ.ව. 10.00 - පෙ.ව. 11.30	108, 202, 308	තැපැල්, තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
	පෙ.ව. 11.30 - ප.ව. 1.00	196	විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
	ප.ව. 2.00 - ප.ව. 3.30	101, 201	බුද්ධ ශාසන අමාත්‍යාංශය
2017.11.23 (බ්‍රහස්පතින්දා) (තෙවැනි දින)	පෙ.ව. 10.00 - පෙ.ව. 11.30	159, 203	සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
	පෙ.ව. 11.30 - ප.ව. 1.00	140	කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
	ප.ව. 2.00 - ප.ව. 3.30	145, 204, 232, 326	බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

රැස්වීම් පැවැත්වූ දිනයන්

- පළමුවැනි රැස්වීම - 2017 නොවැම්බර් මස 15, බදාදා
- දෙවැනි රැස්වීම - 2017 නොවැම්බර් මස 17, සිකුරාදා
- තුන්වැනි රැස්වීම - 2017 නොවැම්බර් මස 18, සෙනසුරාදා
- හතරවැනි රැස්වීම - 2017 නොවැම්බර් මස 23, බ්‍රහස්පතින්දා
- පස්වැනි රැස්වීම - 2017 නොවැම්බර් මස 30, බ්‍රහස්පතින්දා

**2018 අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පළමුවැනි රැස්වීමේ කාර්ය සටහන්**

**2017 නොවැම්බර් මස 15 වැනි බදාදා පෙ.ව. 11.30 ට**

**පැමිණ සිටි**

- ගරු මහින්ද සමරසිංහ මහතා ( සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු තාරක බාලසූරිය මහතා

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාරක සභාවේ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහලේකම්

දැනුම්දීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූඪ විය.

කාරක සභාවේ ගණපූරණය සාමාජිකයන් 03 ක් විය යුතු යැයි කාරක සභාව තීරණය කළාය.

කාරක සභාවේ ලේකම් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශවල වැඩසටහනේ කෙටුම්පත කාරක සභාව විසින් සලකා බලන ලද අතර සමහර සංශෝධනවලට යටත්ව අනුමත කරන ලදී. ඒ අනුව, පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් සාකච්ඡා කිරීමට පහත සඳහන් දිනවලදී රැස්වීමට එකඟ විය.

- 2017 නොවැම්බර් 17, සිකුරාදා පෙ.ව.10.00 - ප.ව.5.00
- 2017 නොවැම්බර් 18, සෙනසුරාදා පෙ.ව.10.00 - ප.ව.3.30
- 2017 නොවැම්බර් 23, බ්‍රහස්පතින්දා පෙ.ව.10.00 - ප.ව. 3.30

කාරක සභාව පහත සඳහන් පරිදි සලකා බලා තීරණය කරන ලදී.

- අ) කාරක සභාවේදී කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පැමිණීම අත්‍යාවශ්‍ය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් කැඳවීමට
- ආ) සියලු රැස්වීම් සඳහා මුදල් අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමට
- ඇ) සලකා බැලීමට අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට ආරාධනා කිරීම.
- ඈ) කාරක සභාවේ සාමාජිකයන් අතර වේලාසනින් බෙදාහැරීම සඳහා අදාළ අමාත්‍යාංශවල ප්‍රගති වාර්තාව භාෂාත්‍රයෙන් ම එවන මෙන් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැන්වීමට
- ඉ) පහත සඳහන් මාතෘකා සම්බන්ධයෙන් කාරක සභාවට කෙටි ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැන්වීමට
  - අමාත්‍යාංශයේ දළ පැතිකඩ
  - 2017 වසර තුළ සම්පූර්ණ කරන ලද සහ සම්පූර්ණ කිරීමට නියමිත ක්‍රියාකාරකම්
  - 2017 වර්ෂය සඳහා අයවැය වෙන්කිරීම
  - 2018 සඳහා අයවැය වෙන්කිරීම සහ 2018 සඳහා කාර්ය සටහන්

කාරක සභාව, ප.ව. 12.15 ට 2017 නොවැම්බර් 17 දින පෙ.ව. 10.00 දක්වා කල් තබන ලදී.

අත්.කළේ/ ටිකිරි.කේ ජයතිලක  
කාරක සභාවේ ලේකම්

-----

2018 අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දෙවැනි රැස්වීමේ කාර්ය සටහන්

2017 නොවැම්බර් මස 17 වැනි සිකුරාදා පෙ.ව. 10.00 ට

**පැමිණ සිටී:**

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු ජේ.එම්.ආනන්ද කුමාරසිරි මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටි ඇමතිවරු:**

ගරු ඒ.එච්.එම්. ආර්ථික මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්:**

නාලනී අමරතුංග මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
ආර්.ඒ.ටී.ඒ. රණවීර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

ඩබ්.ඒ.එන්. මැණිකේ මහත්මිය, සහකාර විගණකාධිපති  
කේ.එල්.එම්.පී. ගුණතිලක මහත්මිය, කාර්යාල අධිකාරී

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. වැදගත් කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභා රැස්වීමට සහභාගිවීමට සිදුවීම නිසා ගරු සභාපතිතුමා මෙදින රැස්වීමට සහභාගී නොවූ අතර ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ගරු එස්. ශ්‍රීතරන් මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ගරු ජෝන් අමරතුංග මහතා මූලාසනාරූපි විය.

**ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍යාංශය**

**පැමිණ සිටි නිලධාරීන්:**

වී. සිවඥානසෝදි මහතා, ලේකම්, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍යාංශය  
එස්. නානායක්කාර මහතා, ලේකම්, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය

ආර්.පී.ආර්. අමරසිංහ මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන )  
කේ.එච්.ජේ.එල්. සේනාරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

ටී.එන්.ගුණවර්ධන මහත්මිය, ගණකාධිකාරී  
කේ.නිකරිල්කාන්ත් මහතා, සහකාර ලේකම් (සංවර්ධන )

වී. අනුශ්‍යන්තන් මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  
එම්.එස්. ජයසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සමහිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය

එන්.ඩී.හෙට්ටිආරච්චි මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  
එස්.ඒකනායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ

එස්.කේ.ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ  
මහේෂ් බියන්විල මහතා, සංවර්ධන නිලධාරී

ඒ.ඩී.පී.එස්. සේනාරත්න මහතා, රාජ්‍ය කළමනාකරණ සහකාර

ජාතික ඒකාබද්ධතා සහ සංහිදියාව පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 165 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

**ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍යාංශය**

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	364,596	3,531,751	2,770,318
පුනරාවර්තන වියදම්	70,893	112,405	116,308
මූලධන වියදම්	293,703	3,419,346	2,654,010
<b>165 - ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා</b>			
මුළු වියදම	364,596	3,531,751	2,770,318
පුනරාවර්තන වියදම්	70,893	112,405	116,308
මූලධන වියදම්	293,703	3,419,346	2,654,010

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වී. සිව්ඥානසෝදි මහතා විසින් අමාත්‍යාංශ පැතිකඩ සහ 2017 වර්ෂය සඳහා කාර්ය සාධනය ඇතුළත්ව සංහිදියාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම සහ 2018 සඳහා ඉලක්ක සැලසුම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළේය. එහිදී, සංහිදියා ප්‍රතිපත්ති සම්පාදනය, උපාය මාර්ග සහ වැඩසටහන්, ජාතික ඒකාබද්ධතාව සහ සංහිදියාව ප්‍රවර්ධනය, සංක්‍රමික යුක්තිය-සත්‍යය අපේක්ෂා කිරීම, සුවය, යුක්තිය, භානිපුරණය සහ පුනරාවර්තනය නොවීම සහ වියුක්තිය තුරන් කිරීම ඇතුළු අංශ හතරක් පිළිබඳව විස්තර කළේය.

2018 සඳහා අයවැය යෝජනාවල කොටස් 11 ක් ඇතුළත් කරන ලද අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් පිළිබඳව සලකා බැලීමට විශේෂ වැඩසටහනක්, ආර්ථික බලගන්වීම් සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර සංහිදියාව, කිලිනොච්චි ප්‍රදේශයේ සහ ඩෙල්ප්ට් දූපතේ ප්‍රධාන වශයෙන් තල් සඳහා සැකසුම් මධ්‍යස්ථානයක්, යාපනය සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධව කොළඹ නවීන ආර්ථික මධ්‍යස්ථානයක්, අතුරුදහන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් ඉදිකිරීම, දිස්ත්‍රික් සංහිදියා කමිටුව, ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලිය (EU) ශක්තිමත් කිරීම, සංවර්ධන සහාය, මිලිලඩ් ධීවර වරාය- වෙරළ ඉංජිනේරු අධ්‍යයනය, ජාතික සමගීය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) සඳහා සංහිදියාව අරමුණු කර ඉහළ ප්‍රමුඛත්වය ලබාදෙන මාර්ග ව්‍යාපෘති සහ කාර්යාල එම අංශ වේ.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විරුද්ධ කණ්ඩායම්වලට නිරවද්‍ය තොරතුරු ඒකාබද්ධවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ගරු ජෝන් අමරතුංග මහතා විමසූ අතර අතිගරු ජනාධිපතිතුමා, ගරු රාජ්‍ය ඇමතිතුමා සහ ජාතික සමගීය සහ ප්‍රතිසංධාන කාර්යාලයේ සහාපතිනි වන්දිකා කුමාරණතුංග මහත්මිය මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව හා පුළුල්ව කටයුතු කරන බව සිව්ඥානසෝදි මහතා පැවසීය. විශේෂඥයන් සමග කැපවූ වැඩසටහනක් සකස් කිරීමටත් මෙම වැඩසටහන අමාත්‍යාංශ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සියලුම සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව අතර ඒකාබද්ධවීම සහ ආගමික වශයෙන් සමානාත්මතාවය සහතික කළ යුතු යැයි ගරු එස්. ශ්‍රීතරන් මහතා යෝජනා කළේය. ඉඩම් සහ පොලිස් බලතල ව්‍යවස්ථා අතුරු වාර්තාවේ අඩංගු කර නොමැති බවත් නමුත් උතුරු හා නැගෙනහිර වෙසෙන ජනතාවට ඉඩම්, නීති සහ යුක්තිය පසිඳලීම සම්බන්ධ ගැටලු තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.

ආර්ථික කටයුතු පිළිබඳව සලකා බැලීමට පෙර ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා අමාත්‍යාංශය වාර්ගික සහ ආගමික ප්‍රශ්න විසඳීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ගරු ජෝන් අමරතුංග මහතා යෝජනා කළේය. ආගමික හෝ වාර්ගික ගැටලු වාර්තා වි තිබේදැයි ගරු ජෝන් අමරතුංග මහතා විසින් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, සමහර දිස්ත්‍රික්කවල සුලු සිද්ධීන් වාර්තා වී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් සිව්ඥානසෝදි මහතා පැවසූ අතර සාමකාමීව ගැටලු විසඳාගැනීමට ආගමික නායකයන්, පොලිස් නිලධාරීන්, විග්‍රාමික විනිසුරුවරුන්, විග්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් බිම් මට්ටමේ කමිටු වන දිස්ත්‍රික්ක මට්ටමේ සංහිදියා කමිටු පිහිටුවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා

උනන්දුවක් දක්වන බව ද පැවසීය. දුප්පත් පුද්ගලයන් ආර්ථික වශයෙන් බලාත්මක කිරීම සහ සඳහා සහ ඔවුන් සුර්ණ වශයෙන් ආර්ථික කටයුතුවල යෙදවීම වැදගත් බවත් ඔවුනට මූල්‍ය සහාය ලබාදීම අවශ්‍ය බවත් සිව්ඥානසෝදි මහතා තවදුරටත් පැවසීය.

විරැකියාව සහ දුප්පත්කම පිළිබඳව ගැටලු ඉහළ යමින් පවතින බවත් සමහර කෘෂිකාර්මික කටයුතු සහ කර්මාන්ත තවමත් අක්‍රීයව පවතින බවත් ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා පැවසීය. විශාල වශයෙන් විරැකියාව පැවතිය ද සමහර වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම ප්‍රදේශවල රැකියා ලබන බව ඔහු තවදුරටත් පැවසීය. එමනිසා, මෙම ප්‍රදේශවල ජනතාව සඳහා දැනට පවතින කර්මාන්තශාලා සංවර්ධනය කරමින් නව කර්මාන්තශාලා ඉදිකිරීමටත් කෘෂිකාර්මික ව්‍යාපාර ඇතිකරන ලෙසත් ඔවුනට රජයේ රැකියා ලබා දෙන ලෙසත් ඔහු යෝජනා කළේය. සංචාරක අංශය සම්බන්ධයෙන් උතුරු පළාතේ ආයෝජන අවස්ථා විවෘත කර ජීවන මාර්ග ඇති කිරීමට සහ උනන්දුවක් දක්වන ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ගරු ජෝන් අමරතුංග මහතා අමාත්‍යාංශයට යෝජනා කළේය. මෙම ප්‍රදේශයේ පවතින කුඩා දුපත් භාවිත කර සංචාරක කර්මාන්තය දියුණු කිරීම වඩාත් සුදුසු බව ඔහු තවදුරටත් යෝජනා කළේය.

ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ඒ හා සමාන අවධානය යොමුවිය යුතු බව ගරු එස්. ශ්‍රීතරන් මහතා යෝජනා කළේය. යහපත් සංහිදියාව ඇතිකිරීම මගින් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ආයෝජන සඳහා ආයෝජකයන් උනන්දු කළ හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සංහිදියාව සහ ඒකාබද්ධතාවය සම්බන්ධයෙන් අප විසින් දරන උත්සාහය මත රටේ අනාගතය රඳාපවතින බව ගරු ජෝන් අමරතුංග මහතා අවධාරණය කළේය.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 165 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

**පෙ. ව. 11.30 ට**

**පැමිණ සිටී:**

- ගරු. මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා
- ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටී අනෙක් මන්ත්‍රීන් :**

ගරු. එස්. යෝහේෂ්වරන් මහතා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටී නිලධාරීන් :**

නාලනී අමරතුංග මහත්මිය, අධ්‍යක්ෂ , ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
ආර්.ඒ.ටී.ඒ. රණවිර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටී නිලධාරීන් :**

ඩබ්. ජී. එන්. මැණිකේ මහත්මිය, සහකාර විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව  
කේ. එල්. එම්. පී. ගුණතිලක මහත්මිය, විගණන අධිකාරී

**ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය**

**පැමිණ සිටී නිලධාරීන් :**

ඩබ්.එම්.පී.ජී. වික්‍රමසිංහ මහතා, ලේකම්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය  
කේ.ඒ.තිලකරත්න මහතා, අතිරේක ලේකම් (සංවර්ධන)

ටී.ඒ.පී.එන්.සුරංජී මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  
 එන්. එම්. චීරකෝන් මහත්මිය, පර්යේෂණ සහකාර  
 රන්ජිත් උයන්ගොඩ මහතා, සභාපති, රාජ්‍ය භාෂා කොමිසන් සභාව  
 ඒ. එම්.පී. යූ. අබේකෝන් මහතා, පරිපාලන නිලධාරී  
 ප්‍රසාද් ආර්.හේරත් මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය  
 එම්.කේ මුහුදිස් මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(භාෂා අයිතිවාසිකම්),  
 ඩී.පී.පී ප්‍රදීප් මහතා, ප්‍රධාන ගණකාධිකාරී  
 පී.එම්.සුදර්ශනී පීරිස් මහත්මිය, අධ්‍යක්ෂ (සැලසුම්)  
 එල්.කේ.ඒ.එස්.ගුණසේකර මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී (අභ්‍යන්තර විගණක)  
 ශමීන්ද්‍ර මහලේකම් මහතා, සහකාර කොමසාරිස්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව  
 එන්. ඩී. කලන්සූරිය මහතා, ප්‍රධාන ගණකාධිකාරී  
 රංජිත් විමලසූරිය මහතා, අධ්‍යක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. ගරු මහින්ද සමරසිංහ මහතා, කාරක සභාවේ සභාපතිතුමා මූලාසනාරූපි විය.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 157 හා 236 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	587,787	1,063,390	762,570
පුනරාවර්තන වියදම්	422,422	527,299	524,670
මූලධන වියදම්	165,365	536,091	237,900
<b>157-ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා</b>			
මුළු වියදම	452,107	895,408	609,305
පුනරාවර්තන වියදම්	327,391	392,667	385,405
මූලධන වියදම්	124,715	502,741	223,900
<b>236-රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	135,680	167,982	153,265
පුනරාවර්තන වියදම්	95,031	134,632	139,256
මූලධන වියදම්	40,649	33,350	14,000

2017 වර්ෂයේ කාර්යසාධනය හා 2018 වර්ෂය සඳහා යෝජිත සැලසුම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.පී.පී. වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදී.

ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතාගේ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රංජිත් විමලසූරිය මහතා, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමට හැකිවන පරිදි පවතින පනතේ සංශෝධන සිදුකරන බව පැවසීය. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුකෙරෙන ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු පිළිබඳව සිය මතය ප්‍රකාශ කරමින් ගරු එස්. ශ්‍රීතරන් මහතා, උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ණය ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සිය දිවි හානි කර ගත් සිද්ධීන් කිහිපයක්ම මෑතකදී වාර්තා වී ඇති බව පැවසීය. අමාත්‍යාංශය විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට ගරු මන්ත්‍රීවරයා අමාත්‍යාංශය උනන්දු කරවීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳව අමාත්‍යාංශයේ නිලධාරීන් හට පුහුණුවක් ලබා දී ඇති බව ඩබ්.එම්.පී.පී. වික්‍රමසිංහ මහතා පැවසීය.

ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතාගේ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ. ඒ. නිලකරන්ත මහතා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය පැහැදිලි කළේය.

කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලාංකිකයන්ගේ රාජ්‍ය භාෂා නිපුණත්වය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල වැඩි දියුණු කල යුතු බව පැවසීය. ගරු තාරක බාලසූරිය මහතා රාජ්‍ය භාෂාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් නව තාක්ෂණය හා ක්‍රමවේද භාවිතා කල යුතු යැයි යෝජනා කළේය.

අමාත්‍යාංශය විසින් සකස් කරන ලද “සිංහල ශීර්ෂ වචන සහිත ත්‍රිභාෂා ශබ්දකෝෂය” හා “දෙමළ ශීර්ෂ වචන සහිත ත්‍රිභාෂා ශබ්දකෝෂය”, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පිළිගන්වන ලෙසට කාරක සභාවේ සභාපතිතුමා, අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ගරු එස්. ශ්‍රීතරන් මහතාගේ විමසුමකට පිළිතුරු දුන් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතා රාජ්‍ය නිලධාරීන් සඳහා පැවැත්වෙන භාෂා පාඨමාලා පිළිබඳව පැහැදිලි කළේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන භාෂා ඉගැන්වීමේ පංති පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන දිනයන්හිදී පැවැත්විය යුතු බව කාරක සභාවේ සභාපතිතුමා යෝජනා කළේය.

රාජ්‍ය ආයතනවල නාම පුවරු සවිකිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමේ ක්‍රියාපිළිවෙල පිළිබඳව ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා විමසුවේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳව ඩබ්.එම්.පී.පී. වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්කයන්හි පවතින ආයතනයන්ට රජයේ නිලධාරීන් පත්කිරීමේදී හෝ පාසැල් සඳහා ගුරුවරුන් පත්කිරීමේදී භාෂා ප්‍රශ්න අවම කරගැනීම සඳහා එම පළාතේ පදිංචිකරුවන් හට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ගරු එස්. ශ්‍රීතරන් මහතා යෝජනා කළේය.

පාසැල් තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පාසැල් තුළ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය භාෂා ප්‍රවර්ධනය සඳහා ඵලදායී මාර්ගයක් වන හෙයින්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු යයි කාරක සභාවේ සභාපතිතුමා අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේය.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 157 හා 236 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් අනුමත කරන ලදී.

**ප.ව. 2.00 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන් :**

ජේ.එම්.එච්. බණ්ඩා මහතා, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

ජී.එච්.ඩී. ධර්මපාල මහතා, නියෝජ්‍ය විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව කේ.ආර්.ටී. මැණිකේ මහත්මිය, විගණන අධිකාරී

කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූඪ විය.

**විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය**



**පැමිණ සිටි තිලධාරීන් :**

වසන්ත දේශප්‍රිය මහතා, ලේකම්, විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය  
 එස්. කන්තන්ගර මහත්මිය, අතිරේක ලේකම් (පාලන)  
 එස්. එන්. හසුආරච්චි මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී  
 වරුණ ශ්‍රී ධනපාල මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  
 එස්. කේ. බට්ටේ මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  
 වික්‍රාංගනී මුඛාරක් මහත්මිය, සභාපතිනිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  
 අජිත් මදුරප්පෙරුම මහතා, වැඩබලන ප්‍රධාන විධායක තිලධාරී  
 ජගත් සෙනෙවිරත්න මහතා, ප්‍රධානී (නියාමන හා ඇගයුම්)  
 පී. ජී. කුමාරසිංහ මහතා, (සභාපති), ශ්‍රී ලංකා ටෙලිකොම්  
 කේ. ඒ. කේ. පෙරේරා මහතා, සමූහ ව්‍යාපාර ප්‍රධානී (ආයතන හා තොග)

විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 194 සඳහා වන ඇස්තමේන්තු කාරක සභාව සලකා බලන ලදී.

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	995,714	17,622,994	2,270,142
පුනරාවර්තන වියදම	130,629	210,203	214,142
මූලධන වියදම	865,085	17,412,791	2,056,000
<b>194-විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා</b>			
මුළු වියදම	995,714	17,622,994	2,270,142
පුනරාවර්තන වියදම	130,629	210,203	214,142
මූලධන වියදම	865,085	17,412,791	2,056,000

අමාත්‍යාංශයේ කාර්යසාධනය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළ විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා 2017 වසර සඳහා සමස්ත ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 17 ක් ලබා දී ඇති බවත් බිලියන 2 ක වටිනාකම ඇති ව්‍යාපෘති සාර්ථකව අවසන් කර ඇති බවත් පැවසීය. 2018 වර්ෂය සඳහා රුපියල් බිලියන 4 ක් වෙන් කර ඇත.

විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් පවත්වන ඇතැම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති අසාර්ථකවී ඇති බව පැවසූ ගරු ලසන්ත අලගියවත්ත මහතා මෙම අසාර්ථකත්වයට හේතුව විමසීය. ඇතැම් ව්‍යාපෘති වල මූල්‍ය ප්‍රගතිය අයහපත් බවත් දැනට 10% ක් වන මෙම ව්‍යාපෘති වල ප්‍රගතිය 50% ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ හා සිසිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

එම ව්‍යාපෘති මගින් රටට අත්වන අවසාන ප්‍රතිලාභය කුමක් ද යනුවෙන් ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා යොමු කළ කළ ප්‍රශ්නයට පිළිතුරු ලෙස තොරතුරු තාක්ෂණයට අදාළව ජාත්‍යන්තර වර්ගීකරණ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ අගයකට ශ්‍රී ලංකාව පත් වීමට මෙම ව්‍යාපෘති නිසා හැකි වූ බවද මෙම පද්ධති පිළිබඳව පොදු මහජනයාගේ අඩු ඉල්ලුම නිසා මෙම අංශයේ දියුණුව අධාල වී ඇති බව උදාහරණ දක්වමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත ඇතුළත් පොදු දත්ත පද්ධතියක් ලබා ගැනීම පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ගරු තාරක බාලසූරිය මහතා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. සේවා 40 කට ආසන්න ප්‍රමාණයක් ඒකාබද්ධ කරන “ලංකා ද්වාරය” වැනි පද්ධතියක් සකස් කර ඇති බව ලේකම්වරයා පැවසීය. අදාළ නීති ප්‍රතිපාදන ඇතිව වුවද රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන මෙම පද්ධති භාවිතා කිරීමට සූදානම් නොමැතිවීම මෙම අරමුණ කෙරෙහි විශාල බලපෑමක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් කරනු ලබන ව්‍යාපෘති වල අන්තර් අමාත්‍යාංශ ක්‍රියාකාරකම් බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට හැකි වන ලෙස ජාතික

ආපදා කළමනාකරණ සභාව වැනි අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් ජාතික සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිතුමා නිර්දේශ කළේය. ඒ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ විය.

ගරු මයන්ත දිසානායක මහතා පහත දැක්වෙන ප්‍රශ්න යොමු කළේය:

1. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් පවත්වනු ලබන ව්‍යාපෘති 3 හැර අනෙක් ව්‍යාපෘති වල අවප්‍රගතියට (50% අඩු) හේතු
2. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීමට අපේක්ෂිත කාලය සහ
3. ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති ව්‍යාපෘතියේ තත්වය

අකාර්යක්ෂම ව්‍යාපෘති අවම කර ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඇති බවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති වලට වෙන් කර ඇති අරමුදල් වෙනත් ව්‍යාපෘති සඳහා භාවිතා නොකරන ලෙස අදාළ අමාත්‍යාංශ වලට දන්වන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ව්‍යාපෘති මන්දගාමීව සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී විත්‍රාංගනී මුබාරක් මහත්මිය පැවසුවාය.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති ව්‍යාපෘතිය ක්‍රියාත්මකව ඇති බවත් එය 2018 මාර්තු මස අවසන් වන බවත් විත්‍රාංගනී මුබාරක් මහත්මිය පැවසුවාය. පවතින මූල්‍ය ගැටළු හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසි කලට ගෙවීම් සිදු කිරීමට අපහසු බවද ඇය පැහැදිලි කළාය.

රාජ්‍ය නොවන ආයතන වලට ව්‍යාපෘති ලබා දීම අඩු කරන ලෙසත් විවෘත ටෙන්ඩර් කැඳවන ලෙසත් වඩාත් හොඳම මිල සසඳා ඕනෑම රාජ්‍ය ආයතනයක් වෙත ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි වන ලෙස, ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රථම හිමිකම ලබා දෙන ලෙසත් කාරක සභාවේ සභාපතිතුමා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත උපදෙස් දුන්නේය.

කැබිනට් අනුමැතිය ලබා ගත් පසු ජාතික ප්‍රමිතීන් බවට පත් වන බැවින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැකසූ තොරතුරු පද්ධති ප්‍රමිතීන් කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන ලෙස ගරු මහින්ද සමරසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නොමිලේ වයි-ෆයි කලාප ඇති කිරීම සහ ගුගල් ඌන් ව්‍යාපෘතිය පිළිබඳව ද කාරක සභාවේ සභාපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීය. දිවයින පුරා වයි-ෆයි කලාප 30,000 ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා සිටියේය. රාජ්‍ය ආයතන 860 ක් සඳහා අධිවේගී ප්‍රකාශ තන්තු සබඳතා සහ එම ස්ථාන වල වයි-ෆයි කලාප 2000 ක් ඇති කරන බව ඔහු පැවසීය. ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට දෙක බැගින් දිවයින පුරා ඇති 14000 ක් වූ සියළු ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල නොමිලේ වයි-ෆයි කලාප ඇති කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ගුගල් ඌන් ව්‍යාපෘතියේ අරමුණ වන්නේ වෙනත් යටිතල පහසුකම් අක්‍රියව හදිසි තත්ත්වයක් ඇති වන අවස්ථාවක 4 G ආවරණය දිවයින පුරා පවත්වා ගැනීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මූල්‍ය හිඟයන් සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිතුමා, අයවැය හිඟය සඳහා එය බලපාන බැවින් මහා භාණ්ඩාගාරය එයට ඉඩ නොදෙනු ඇතැයි පැවසීය. දේශීය බැංකු වලින් ණය ලබා ගැනීම හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව එක් වැය ශීර්ෂයක සිට තවත් වැයශීර්ෂයක් වෙත අරමුදල් මාරු කිරීම හෝ සිදු කරන ලෙස කාරක සභාවේ සභාපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කිසිදු ආයෝජනයක් කර නොමැති වුවද එරික්සන් හා හුවාවි වැනි බහුජාතික සංනිවේදන ආයතන 5 ජී තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට සහාය දක්වන බව ගරු මයන්ත දිසානායක මහතාගේ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

ඉදිරි මාස කිහිපය තුළ ජාත්‍යන්තර ප්‍රමිති යෙදවුම් සහිත නවීන තාක්ෂණයෙන් සපිරි දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප්‍රදේශයේ ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ටෙලිකොම්

ආයතනයේ සභාපති පී.පී. කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ මුහුණ දෙන දුෂ්කරතා සහ ඒවා මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ යෝජනා ද ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති මහින්ද සමරසිංහ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 194 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව අනුමත කරන ලදී.

**ප.ව. 3.30 ට.**

**පැමිණ සිටී:**

- ගරු. මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු තාරක බාලසූරිය මහතා

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහලේකම් සහ කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටි ගරු අමාත්‍යවරුන් :**

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, විශේෂ කාර්යභාර අමාත්‍යතුමා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්:**

එච්.ඒ.වී.පී. හපන්ගම මහතා, අධ්‍යක්ෂ

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

ඩී.වී. වන්දුලනා මහත්මිය, සහකාර විගණකාධිපති

**විශේෂ කාර්යභාර අමාත්‍යාංශය**

**පැමිණ නිලධාරීන් :**

- ඩී. නානායක්කාර මහතා, ලේකම්, විශේෂ කාර්යභාර අමාත්‍යාංශය
- එන්.කේ. අබේරත්න මහත්මිය, අතිරේක ලේකම්
- එස්.ඩී.එල්.ආර්. ගරෝපීනී මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී
- පී.ඒ.පී.ටී. ගනේපොල මහත්මිය, අභ්‍යන්තර විගණක

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූපි විය.

විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 167 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	72,096	161,754	105,000
පුනරාවර්තන වියදම්	59,658	66,069	74,000
මූලධන වියදම්	12,438	95,685	31,000
<b>167 - විශේෂ කාර්යභාර අමාත්‍යවරයා</b>			
මුළු වියදම	72,096	161,754	105,000
පුනරාවර්තන වියදම්	59,658	66,069	74,000
මූලධන වියදම්	12,438	95,685	31,000

2017 වර්ෂයේ කාර්ය සාධනය හා 2018 වර්ෂය සඳහා යෝජිත සැලසුම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ ලේකම් ඩී. නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී. අමාත්‍යාංශය සතු දෙපාර්තමේන්තු හෝ ආයතන කිසිවක් නොවූවත්, අනෙකුත් අමාත්‍යාංශ සතු දෙපාර්තමේන්තු සහ ආයතනවල සහයෝගය ඔස්සේ තම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව ඔහු පවසා සිටියේය.

ගරු තාරක බාලසූරිය මහතා අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන අංශය පිළිබඳ ප්‍රශ්න කරන ලදී. ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 10ක පමණ මුදලක් වුව ද ප්‍රමාණවත් වන නමුත්, රු. මිලියන 50කට අඩු මුදලක් වෙන්කිරීම කළ නොහැක්කක් හෙයින් තමන්ටද එලෙස මුදල් වෙන් කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

ගරු මයන්ත දිසානායක මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්, කඩුගන්නාව සිට මාතලේ දක්වා මොනොරේල් පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී. සැලසුම් කර ඇති පරිදි අධිවේගී මාර්ගය ඉදිරි වසර කිහිපය තුළ ඉදිවනු ඇති බව ද ගරු අමාත්‍යවරයා පැවසීය.

මහනුවර නගරයේ පවතින වායු දූෂණය අවම කිරීම පිණිස පියවර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව ගරු මයන්ත දිසානායක මහතා යෝජනා කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම්ගත බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය එම ගැටලුවට සතුටුදායක විසඳුමක් වනු ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේය. ඒ සම්බන්ධ ප්‍රබල හේතුවක් බවට පත් වී ඇති ගුහාගොඩ කුණු බිමෙහි, කසල කළමණාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ද පවතින බව ගරු අමාත්‍යතුමා තහවුරු කරන ලදී.

පැවරෙන වගකීම් ඉටුකිරීමේදී විශේෂ කාර්යභාර අමාත්‍යතුමා සහ එම අමාත්‍යාංශය දක්වන කැපවීම හා උනන්දුව කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා අගය කළේය.

විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 167 සඳහා වූ වැය ඇස්තමේන්තු කාරක සභාව විසින් අනුමත කරන ලදී.

කාරක සභාව ප.ව. 4.00 ට 2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා පෙ.ව. 10.00 දක්වා කල් තබන ලදී.

අත්.කළේ/ ටිකිරි කේ. ජයතිලක  
කාරක සභාවේ ලේකම්

**2018 අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තුන්වැනි රැස්වීමේ කාර්ය සටහන්**  
**2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා පෙ.ව. 10.00 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු එම්. මුජිබුර් රහුමාන් මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**නිවාඩු පිළිබඳ යෝජනා:**

ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා

**පැමිණ සිටි ගරු අමාත්‍යවරුන් :**

ගරු අබදුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන් :**

- වයි.පී.සුමනා මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව
- බී.එම්.ඩී.එන්. බාලසූරිය මහත්මිය, අධ්‍යක්ෂ, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
- එස්.එම්.ඩී.ඩී. සමරකෝන් මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් :**

ජී.එච්.ඩී. ධර්මපාල මහතා, නියෝජ්‍ය විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව

කේ.ආර්.ටී. මැණිකේ මහත්මිය, විගණන අධිකාරී

**තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය**

**පැමිණි නිලධාරීන් :**

ඩී.ඒ.එම්.ටී. හපුආරච්චි මහතා, ලේකම්, තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය

- ඒ. එස්.එම්.එස්. මහනාම මහත්මිය, අතිරේක ලේකම් (පරිපාලන)
- එස්.එච්.ඒ.එන්.ඩී. අභයරත්න මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන)
- කේ.ඒ.එස්. සේනාධිර මහතා, අතිරේක ලේකම් (විශේෂ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු)
- වී.එස්. කොඩිප්පිලිආරච්චි මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී
- ඒ.ඩී.එස්. සෝමසිරි මහතා, අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)
- ඊ.වයි.පී. සොයිසා මහතා, සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)
- කේ.එල්.ඩී.එන්. පියල් මහතා, ගණකාධිකාරී (ගෙවීම්)
- ඩී.එල්.පී.ආර්. අභයරත්න මහතා, තැපැල්පති, තැපැල් දෙපාර්තමේන්තුව
- ඩබ්.ඒ.ඒ. වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති(මෙහෙයුම්)
- එච්. ඩී. සී. පී. ගුණසේකර මහතා, නියෝජ්‍ය තැපැල්පති(පරිපාලන)
- ඒ. හේමලතා මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී
- ජේ.ඒ.ඩී.සී.ඒ. ගනේපොල මහත්මිය, ප්‍රධාන අභ්‍යන්තර විගණක
- එම්.ආර්.එම්.මලික් මහතා, අධ්‍යක්ෂ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
- එම්.ආර්.නසීම් මහතා, ගණකාධිකාරී
- එම්.ආර්. නසීම් මහතා, සහකාර අධ්‍යක්ෂ
- එම්.එච්. නුරුල් අමීන් මහතා, සහකාර අධ්‍යක්ෂ (වැ.බ.)

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූප විය.

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 108, 202 හා 308 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	12,927,368	13,041,762	13,530,800
පුනරාවර්තන වියදම්	12,503,939	12,307,582	13,157,800
මූලධන වියදම්	423,429	734,180	373,000
<b>108 - තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	380,163	298,572	146,000
පුනරාවර්තන වියදම්	122,644	123,592	134,300
මූලධන වියදම්	257,519	174,980	11,700
<b>202 - මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	127,474	137,855	150,700
පුනරාවර්තන වියදම්	97,124	100,655	91,000
මූලධන වියදම්	30,350	37,200	59,700
<b>308 - තැපැල් දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	12,419,731	12,605,335	13,234,100
පුනරාවර්තන වියදම්	12,284,171	12,083,335	12,932,500
මූලධන වියදම්	135,560	522,000	301,600

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඒ.එම්.ටී. හපුආරච්චි මහතා විසින් 2017 වර්ෂයේ කාර්ය සාධනය සහ 2018 වර්ෂය සඳහා යෝජිත සැලසුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත්කිරීමක් සිදු කරන ලදී.

වියදම් අවම කිරීම සහ ලිපි බෙදාහැරීම කඩිනම් කිරීමට සඳහා සෑම ප්‍රධාන තැපැල් කාර්යාලයකම “තැපැල් තේරීම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කාරක සභාව නිර්දේශ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල නවීකරණය කිරීමට ගරු අජිත් මාන්නප්පෙරුම මහතා යෝජනා කළේය. තවද, නොමිලේ “වයි-ෆයි” කලාප සහ කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ප්‍රධාන තැපැල් කාර්යාලයවලට ලබාදීමට ගරු මන්ත්‍රීතුමා යෝජනා කළේය.

පුද්ගලික අංශය සමග එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන තැපැල් දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකර ආදායම් ඉපයීමේ මාර්ගයක් වශයෙන් භාවිත කරන මෙන් ගරු අජිත් මාන්නප්පෙරුම මහතා යෝජනා කළේය. සුපිරි වෙළඳසැලක් සහ තැපැල් කාර්යාලයක් ඉදිකිරීමටත් ඉතිරි කොටස බදුදීමටත් ගරු මන්ත්‍රීතුමා යෝජනා කළේය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා නිර්දේශ කළේය.

පොලිස් දෙපාර්තමේන්තු නිල නිවාස පවතින භූමිය නැවත පවරා ගෙන ආදායම් ඉපයීමේ මාර්ගයක් වශයෙන් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ගරු අජිත් මාන්නප්පෙරුම මහතා තවදුරටත් යෝජනා කළේය.

රුවන්වැල්ල ප්‍රදේශයේ වතු ආශ්‍රිත තැපැල් සේවාව ඉතා අසතුටුදායක බවත් තැපැල් ප්‍රමාදය නිසා පදිංචිකරුවන් අපහසුතාවලට මුහුණපාන බවත් ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය පැවසුවාය. වතු සේවකයින්ට ලිපි බෙදාදීමේ ගැටලුවක් පැවැති බවත් හැකි ඉක්මනින් ගැටලුව විසඳීමට පියවර ගෙන ඇති බවත් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩබ්.ඒ.ඒ. වික්‍රමසිංහ මහතා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් විසින් දෙන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට ගරු අගමැතිතුමා සමග සාකච්ඡා කරන බව තැපැල්, තැපැල් සේවා, සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු අබ්දුල් හලීම් මහතා පැවසීය.

මුස්ලිම් ආගමික කටයුතු සඳහා අයවැය වෙන්කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් එම කටයුතු ඉටුකිරීමේදී තමා මුහුණ පෑ අපහසුතා පිළිබඳව තැපැල් සේවා, සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිතුමා කාරක සභාවේ සභාපතිතුමාගේ අවධානයට යොමුකළේය. මෙම තත්වය බෞද්ධ, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශවලට ද පොදු බව කාරක සභාවේ සභාපතිතුමා පැවසුවේය.

මුස්ලිම් බැතිමතුන්ගේ පහසුව තකා වෙනම හප් සහ උමිරා පහසුකම් සැපයීමේ කාර්යාලයක් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇතිකිරීමට වැඩපිළිවෙලක් සැකසීමට මැදිහත් වන මෙන් ගරු අබ්දුල් හලීම් මහතා ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා අමාත්‍යාංශයේ වැඩකටයුතු අගැයීමට ලක්කළ අතර මීට ඉහත වසරවලට වඩා වැඩිදියුණුවක් දක්නට ඇති බව පැවසුවේය.

තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 108, 202 හා 308 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් අනුමත කරන ලදී.

**පෙ.ව 11.30 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා ( සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටි ගරු අමාත්‍යවරු:**

- ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්:**

වයි.පී. සුමනා මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
ආර්.එම්. ඩී.එන්. බාලසූරිය මහතා, අධ්‍යක්ෂ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව  
එස්.එම්.ඩී.ඩී. සමරකෝන් මහතා, සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

පී.එච්.ඩී. ධර්මපාල මහතා, නියෝජ්‍ය විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව  
ඩබ්. ආනන්ද මහතා, නියෝජ්‍ය විගණකාධිපති

කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලසනාරූඪ විය.

**විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය**

**පැමිණි සිටි නිලධාරීන්**

උදය ආර් සෙනෙවිරත්න මහතා, ලේකම්, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය  
ජේ.එම්. මංගලතිස්ස මහතා, රාජ්‍ය ලේකම්, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය  
ඩී. නන්දනී සමරවික්‍රම මහත්මිය, අතිරේක ලේකම් (පරිපාලන හා මූල්‍ය)

එච්.එම්.බී.සී. හේරත් මහතා, අතිරේක ලේකම් (තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන)

එම්.සී. ගමගේ මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක (අභ්‍යන්තර විගණන)

හිමාලි ඩබ්.කේ. ආනාදුලගේ මහතා, අධ්‍යක්ෂ, (අභ්‍යන්තර කටයුතු)

සුරේකා හේවගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

ඩබ්.ඒ. එන්. කුලතුංග මහතා, අධ්‍යක්ෂ (සැලසුම්)

නසීමා අහමඩ් මහත්මිය, අධ්‍යක්ෂ (සැලසුම්)

පී.පී. ආර්. එච්. කුමාරි මහත්මිය, අධ්‍යක්ෂ

පී.එම්. ධර්මතිලක මහතා, වැඩබලන අධ්‍යක්ෂ (තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධන)

පී.එන්. එස්.කේ. ගුණවර්ධන මහතා, සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

නයනා සතරසිංහ මහත්මිය, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්

රුවනි වයෝමි රුබසිංහ මහත්මිය, අධ්‍යක්ෂ (මුදල්)

ඉංජිනේරු ඩබ්ලිව්. ජේ. එල්. එස්.ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය

ඉංජිනේරු ඩී ඩී ආනන්ද නාමල් මහතා, අධ්‍යක්ෂ ජනරාල්

ඩී.වී. එස් පෙරේරා මහත්මිය, අධ්‍යක්ෂ (මුදල්)

ආචාර්ය සී. මහේෂ් එදිරිසිංහ මහතා, කොමසාරිස්, ශ්‍රී ලංකා ආයෝජක කොමිෂන් සභාව

එන්. එන්. ඩබ්ලිව්. දොලවත්ත මහතා, අධ්‍යක්ෂ

ඩී. අනුෂා සරත්චන්ද්‍ර මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (මුදල්)

මහාචාර්ය ඒ. වික්‍රමසිංහ මහතා, සභාපති, ජාතික මූලික අධ්‍යයන ආයතනය

මහාචාර්ය එස්.එච්.පී.සී. කරුණාරත්න මහතා, අධ්‍යක්ෂ

මහාචාර්ය සිරිමලි ප්‍රනාන්දු මහතා, සභාපති, ජාතික විද්‍යා පදනම

ආචාර්ය ජයන්ත වත්තේවිදානගේ මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්

ප්‍රියංකා බමුණෙන්ද්‍රා මහත්මිය

මහාචාර්ය ධම්මික ඒ. තන්තිරිගොඩ මහතා, සභාපති, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය

ඉංජිනේරු. සනත් පනාවන්තගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්

සංජීව වීරජපෙරුම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූල්‍ය)

නිරෝෂන් පෙරේරා මහතා, සභාපති, කාර්මික තාක්ෂණ ආයතනය

ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා, අධ්‍යක්ෂ ජනරාල්

නිල් වීරකෝන් මහතා, ගණකාධිකාරී, කාර්මික තාක්ෂණ ආයතනය

එල්.එච්. ඩී.බන්දුසේම මහතා, වැඩබලන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ප්‍රතිනත මණ්ඩලය,

ඩී.පී. පුෂ්පකුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූල්‍ය හා පරිපාලන)

මනීෂා සී. රාජපක්ෂ මහත්මිය, විධායක ලේකම්, ජාතික පර්යේෂණ කවුන්සිලය

ඒ.ඊ.කේ. දයාරත්න මහත්මිය, වැඩබලන ගණකාධිකාරී

ආචාර්ය මුදිත ලියනගෙදර මහතා, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක

පී.සී. කුමාරි පීරිස් මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල් හා පරිපාලන)  
 මහාචාර්ය අජිත් ද අල්විස් මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන පිළිබඳ  
 සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය

ආචාර්ය සවි පනාවල, ව්‍යාපෘති විද්‍යාඥ  
 කේ.පී.කේ. කෝරලගම මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, ග්‍රහලෝකාගාරය  
 හරේන් ඩී. සිල්වා විජේරත්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී, ස්ලීන්ටෙක් (පුද්) සමාගම  
 අනිල් ප්‍රනාන්දු මහතා, මූල්‍ය ප්‍රධානී, ස්ලීන්ටෙක් (පුද්) සමාගම

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූප විය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අංක 196 වැය ශීර්ෂය සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

**විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය**

රු.'000	2016	2017 ප්‍රතිශෝධිත අයවැය	2018 ඇස්තමේන්තුව
මුළු වියදම	3,294,255	5,762,361	5,643,200
පුනරාවර්තන වියදම්	1,600,207	1,833,336	1,863,600
මූලධන වියදම්	1,694,048	3,929,025	3,779,600
<b>196 - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා</b>			
මුළු වියදම	3,294,255	5,762,361	5,643,200
පුනරාවර්තන වියදම්	1,600,207	1,833,336	1,863,600
මූලධන වියදම්	1,694,048	3,929,025	3,779,600

2017 වසරේ අමාත්‍යාංශයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ 2018 වර්ෂය සඳහා ඉලක්ක සැලසුම සම්බන්ධයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කිරීමක් කළේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට 2017 වසර සඳහා විශාල අයවැයක් ලැබුණ නමුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහා ඉල්ලු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලැබුණු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සඳහන් කළ අතර, එවැනි අමාත්‍යාංශ සඳහා අයවැය වෙන් කරන විට රටේ තාක්ෂණික සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලන මෙන් ඉල්ලා සිටියේය. පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් රටේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන අංශ බවත්, උසස් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් නොමැතිව එවැනි සංවර්ධනයක් කරා ළඟාවිය නොහැකි බව එතුමා තවදුරටත් පැවසීය. ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වාදෙන තාක්ෂණය ඉතාමත් ප්‍රයෝජනවත් බවත් එය ග්‍රාමීය ප්‍රදේශවල කුඩා පාලම් ඉදිකිරීමට ඉතාමත් සුදුසු බවත් පළාත් සභා මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත පාලම් 2000 වැඩසටහන සඳහා මෙම තාක්ෂණය යොදාගත හැකිනම් වඩාත් කාර්යක්ෂම විය හැකි බවත් එතුමා තවදුරටත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිර්දේශ කිරීමට කාරක සභාව එකඟ විය.

දිසාපති සමුළුවේ දී NERD තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කරන ලෙස ගරු සභාපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. දැනටමත් අමාත්‍යාංශය විසින් මෙය සිදු කර ඇති බවත් ග්‍රාමීය ප්‍රදේශවල පාලම් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පිළිතුරු දුන්නේය.

NERD මධ්‍යස්ථානය විසින් සොයාගන්නා ලද දැනුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය නොමැති නිසා සමාජය ඒ පිළිබඳව දැනුවත් වී නොමැති බව ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. එමනිසා, ඉහත



ආයතනය මගින් සොයාගන්නා ලද තාක්ෂණය ප්‍රවලිත කිරීමේ වැදගත්කම මෙන්ම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ප්‍රවර්ධනය සහ දැනුවත් කිරීම ප්‍රධාන වශයෙන්ම බලපත්‍රය හිමි අයිතිකරු වෙත පවතින බව ද එය පවතින පද්ධතිය තුළ අමාත්‍යාංශයේ වගකීමක් නොවන බවද ගරු අපීන් මාන්තප්පෙරුම මහතා විසින් නගන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියක් රහිතව, මෙම තාක්ෂණය භාවිත කර රු. මිලියන 50 දක්වා ඇස්තමේන්තු කරන ලද රජයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඉදිරි වසර තුළදී කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව NERD මධ්‍යස්ථානයේ සභාපතිවරයා පැවසූ අතර මෙම තාක්ෂණය දිස්ත්‍රික් මට්ටමට සහ ග්‍රාමීය ප්‍රදේශ දක්වා පුළුල් කිරීම උදෙසා සහය දක්වන ලෙස ඉල්ලා සිටියේය.

විශේෂයෙන් පාලම් ඉදිකිරීම ඇතුළුව රජයේ ඉදිරි සංවර්ධන ඉදිකිරීම් සඳහා NERD මධ්‍යස්ථානයේ උපදෙස් ලබාගැනීම අවශ්‍යතාවයක් කරමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන මෙන් ගරු ඇමතිතුමා විසින් ඉටුකරන ලද කාර්යභාරය වෙනුවෙන් සුභාශීෂ්‍ය පිරිනමමින් ගරු මයන්ත දිසානායක මහතා යෝජනා කළේය.

ජාතික විද්‍යා පදනම සඳහා ලැබුණු ප්‍රතිපාදන දියවැඩියාව සහ පිළිකා වැනි බෝ නොවන රෝග පිළිබඳව වර්ෂය සඳහා සැලසුම් කරන ලද පර්යේෂණ සිදුකිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති පිළිබඳව ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් නගන ලද පැනයට පිළිතුරු දෙමින් ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය. දියවැඩියා රෝගීන් පිළිබඳව දැඩි අවශ්‍යතාවයක්ව පවතින දත්ත පදනමක් ස්ථාපිත කිරීමේ අරමුණින් ප්‍රධාන ව්‍යාපෘති 3 ක් යටතේ දියවැඩියාව පිළිබඳව දීප ව්‍යාප්ත පර්යේෂණ ජාතික විද්‍යා පදනම මගින් ක්‍රියාත්මක කර ඇති බව ඇය තවදුරටත් පැවසුවාය. දියවැඩියා රෝගය ශ්‍රී ලංකාවේ තදබල ගැටලුවක් වී ඇති බැවින් ඒ පිළිබඳව තව තවත් පර්යේෂණ පවත්වන මෙන් ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය ඉල්ලා සිටියාය.

කර්මාන්ත තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජී.ඒ.එස්. ජේමකුමාර මහතා තම ආයතනය මගින් පවත්වනු ලබන වැදගත් පර්යේෂණ පිළිබඳව පැහැදිලි කළ අතර දියවැඩියාව සමනය කරන කුරුදු ඖෂධ කරල සහ කොතලහිඹුටු විස්කෝතු වැනි ඔවුන්ගේ වටිනා නිෂ්පාදන පිළිබඳව විස්තර කළේය. මෙම ව්‍යාපෘති සඳහා වැඩිපුර අරමුදල් වෙන් කළ යුතු බවට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

මෙම ව්‍යාපෘති සඳහා එක් වසරක් පමණක් නොව ඒවා සම්පූර්ණ කරන තුරු වර්ෂ ගණනක් අඛණ්ඩව මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ වැදගත්කම අවධාරණය කළේය. වර්ෂ ගණනාවක්, පර්යේෂණ සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම කාරක සභාව විසින් දැඩි ලෙස නිර්දේශ කරන ලදී. නව සොයාගැනීම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා දැනුවත් කිරීම සඳහා වැඩිපුර අරමුදල් වෙන්කිරීම කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවේ අඩංගු කිරීම සඳහා අතිරේක අරමුදල් අවශ්‍ය පර්යේෂණ ව්‍යාපෘති සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් සභාපතිතුමා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. (එම වාර්තාව IV වැනි පරිච්ඡේදය වශයෙන් දැක්වේ)

අමාත්‍යාංශය විසින් ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය සපයන්නේ නම් එය අගය කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවේ අවධානයට යොමුකළේය. විද්‍යාඥයන් දිරිමත් කිරීමක් වශයෙන් ඔවුන්ට රාජ්‍ය භාගයෙන් ප්‍රතිශතයක් පෙර පරිදි ගෙවීම සම්බන්ධයෙන් සලකා බලන මෙන් කර්මාන්ත තාක්ෂණ ආයතනයේ සභාපති නිරෝෂන් පෙරේරා මහතා ඉල්ලා සිටියේය. එය නිර්දේශ සඳහා ඇතුළත් කිරීමට කාරක සභාව එකඟ විය.

තමන් Roscosmos (අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය සංස්ථාව) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, රුසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කීපයක් සමඟ දැනටමත් පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, අභ්‍යවකාශ තාක්ෂණය, නැනෝසැටලයිට් ව්‍යාපෘති සහ අනෙකුත් පර්යේෂණ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පැවසීය. අයදුම් කරන ලද අයවැය වෙන්කිරීම් වන රු.මි.380 න් රු.මි. 50 ක් ලැබුණු බවත් සැලසුම් කරන ලද

අපේක්ෂිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිරීමට එය ප්‍රමාණවත් නොවන බවත් පැවසීය. එය සටහන් කරගන්නා ලෙස කාරක සභාව මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් හට උපදෙස් දුන් අතර එය වාර්තාවේ ඇතුළත් කරන මෙන් ගරු සභාපතිතුමා කාරක සභාවේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍යාංශයේ කාර්ය භාරය සහ එහි සාර්ථකත්වය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ දායකත්වය ගරු සභාපතිතුමා අගය කළේය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 196 සඳහා වන ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

**ප.ව 2.00 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් හා කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටි අමාත්‍යවරු:**

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, තීරසාර සංවර්ධන හා වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්:**

ඩිල් රුක්ෂි සමරකෝන් මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව  
ටී.ඩී.පී. ලියනගේ මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
නිලුෂා බාලසූරිය මහත්මිය, අධ්‍යක්ෂ, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

- ආර්.එම්.ජේ. රත්නායක මහතා, නියෝජ්‍ය විගණකාධිපති
- ආර්.එම්. රත්නායක මහතා, සහකාර විගණකාධිපති
- ඩබ්.පී.එල්.එස්.ආර්. පෙරේරා මහත්මිය, විගණන අධිකාරී

කල් තැබීම අනුව කාරක සභාව රැස්විය. ගරු සභාපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භයේ වැදගත් කාර්යයක නියැලෙමින් සිටි බැවින් ගරු අජිත් මාන්නප්පෙරුම මහතා හා ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මියගේ යෝජනා ස්ථිරත්වයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සභාපතිධුරය සඳහා තේරී පත්විය.

**බුද්ධ ශාසන අමාත්‍යාංශය**

**පැමිණ සිටි නිලධාරීන්**

- වන්දුප්‍රේම ගමගේ මහතා, ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යාංශය
- ජේ.ඒ.ඒ.එන්. කන්නන්ගර මහත්මිය, අතිරේක ලේකම් (පාලන),
- හේමා ධර්මවර්ධන මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන),
- යූ.එච්.කේ. දේනවත්ත මහත්මිය, සහකාර ලේකම්
- සී.සී. ජයසිංහ මහතා, සහකාර ලේකම්
- කේ.කේ. කනේරු මහත්මිය, අධ්‍යක්ෂ (සංවර්ධන)
- බී.ඒ. ප්‍රේමසිංහ මහතා, අධ්‍යක්ෂ (පූජා භූමි)
- ආර්.එම්.ඩී.ඩී. රාජපක්ෂ මහතා, ප්‍රධාන ගණකාධිකාරී
- ජේ.එම්.කේ.ඩී. ජයසේකර මහතා, සහකාර ලේකම් (සංවර්ධන)
- ආර්.ඒ.එන්. ප්‍රියදර්ශනී මහත්මිය, සහකාර ලේකම් (සැලසුම්)
- පී.එන්. මුනවීර මහත්මිය, ප්‍රධාන අභ්‍යන්තර ගණකාධිකාරී
- නිමල් කොටචෙලගෙදර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
- ජේ.පී.එන්.සී. ජයකොඩි මහතා, ප්‍රධාන ගණකාධිකාරී
- එච්.එන්. කුමාරි මහත්මිය, බෞද්ධ කටයුතු කොමසාරිස්

ඒ. වන්දුසේන මහතා, ප්‍රධාන අභ්‍යන්තර ගණකාධිකාරී  
 ආර්.එම්.එන්.කේ.එස්. කාංචන මහතා, සහකාර කොමසාරිස්  
 එල්.එච්.බී. ඉරෝෂිනී මහත්මිය, සහකාර කොමසාරිස් (පරි.)

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 101 හා 201 සඳහා වන ඇස්තමේන්තු කාරක සභාව සලකා බලන ලදී.

රු.'000	2016	2017	
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	2,018,144	3,022,813	1,462,955
පුනරාවර්තන වියදම්	1,264,888	2,000,256	711,645
මූලධන වියදම්	753,256	1,022,557	751,310
<b>101 - බුද්ධ ශාසන අමාත්‍යවරයා</b>			
මුළු වියදම	871,718	1,679,468	903,970
පුනරාවර්තන වියදම්	162,732	712,361	207,360
මූලධන වියදම්	708,986	967,107	696,610
<b>201 - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	1,146,426	1,343,345	558,985
පුනරාවර්තන වියදම්	1,102,156	1,287,895	504,285
මූලධන වියදම්	44,270	55,450	54,700

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්, වන්දුප්‍රේම ගමගේ මහතා 2017 වසරේ කාර්යසාධනය හා 2018 වසරේ ඉලක්කගත සැලැස්ම පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළේය. භෞතික හා මූල්‍ය ප්‍රගතිය සම්බන්ධ වාර්තා වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තවදුරටත් ලැබෙමින් පවතින බව සහ වෙන්කරන ලද ප්‍රතිපාදන වලින් 2017 වසරට වඩා වැඩි ව්‍යාපෘති සිදු කිරීමේ අදහසින් සමාන සැලැස්මක් 2018 සඳහා සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රටවල් 72 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර නියෝජිතයන් හා නිරීක්ෂකයන් 742 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සඳහා ලබා දුන් සේවය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිචාර හා පැසසුම් අමාත්‍යාංශය ලබා තිබිණි. මෑතකදී නේපාලයේ සිදුවූ භූමිකම්පාවෙන් හානියට පත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම නිසාද අමාත්‍යාංශය පැසසුමට ලක් වූ බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ විහාරස්ථාන 12,333 ක් ඇති බවත් මූල්‍ය ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් 4000 ක් පමණ වාර්ෂිකව ලැබුනද සලකා බැලිය හැක්කේ ඉල්ලීම් 500 ක් පමණක් බවත් වන්දුප්‍රේම ගමගේ මහතා දන්වා සිටියේය. අමාත්‍යාංශයට රටේ ඇති පුජා භූමි 108 න් 60 කට පමණක් ඉදිරි වසරේ දී උපකාර කළ හැකි බවද පැවසීය.

මූලධන වැඩසටහන යටතේ 70% ක සාර්ථකත්වයක් මේ වන විට ලබා ඇති බවත් 2017 අවසානය වන විට එය 95% ක් වන බව 2017 වසරේ වියදම හා ලත් ප්‍රතිපාදන ප්‍රමාණය පිළිබඳව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ පැනයට පිළිතුරු ලෙස වන්දුප්‍රේම ගමගේ මහතා පැවසීය. ඉදිරි රාජ්‍ය වෙසක් දින සැමරුම් උළෙල ද කුරුණෑගල පැවැත්වීමට නියමිත බැවින් 2018 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව ගමගේ මහතා දන්වා සිටියේය.

විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සමුළු ශාලාව ඉදි කිරීමේ ප්‍රගතිය ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විමසීය. ශාලා කිහිපයක් ඉදිවෙමින් පැවතිය ද එහි පළමු පියවර ලෙස භාවිතය සඳහා එක් ශාලාවක් අංග සම්පූර්ණ කරන බවත් අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කළේය.

මෙම සම්මන්ත්‍රණ ශාලාව බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ පාලනය වීම වඩාත් යෝග්‍ය බව තීරණය සංවර්ධන, වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා හා කාරක සභාවේ සභාපති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ අදහස විය. මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වන්දුප්‍රේම ගමගේ මහතා පැවසුවේය. කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවේ නිර්දේශ වලට එය ඇතුළත් කිරීමට කාරක සභාව තීරණය

කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති පුජා භූමි පිළිබඳව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ පැනයට පිළිතුරු දුන් වන්දුප්‍රේම ගමගේ මහතා අමාත්‍යාංශය යටතේ ප්‍රතිපාදන පැවතිය ද තාක්ෂණ දැනුම හා සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය සතු වන බැවින් ඔවුන්ට බොහෝ ගැටලු වලට මුහුණ පෑමට සිදු වන බව පැහැදිලි කළේය. ඒ අනුව, අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට යෝජනා කරයි.

විවිධ පාර්ශ්ව අතින් පුරාණ විහාරස්ථාන විනාශවෙමින් පැවතීම පිළිබඳව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විමසූ අතර පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ස්වේච්ඡා නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා ප්‍රකාශ කළේය.

මුහුණු දෙන ගැටළු පිළිබඳ වාර්තාවක් තමාට භාර දෙන ලෙස තීරසර සංවර්ධන, වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. බෞද්ධ කටයුතු සම්බන්ධීකාරකවරුන්ගේ රාජකාරි විස්තරය සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙස ගරු අමාත්‍යතුමා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුනි. (එම වාර්තාව V වැනි පරිච්ඡේදය වශයෙන් දැක්වේ)

බෞද්ධ ආගමික කටයුතු වලට අදාළ නව විශ්ව ප්‍රවනතාවයක් ඇති බවත් එම ඉල්ලීම අමාත්‍යාංශය සැලකිය යුතු බවත් ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විස්තර කළේය.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 101 හා 201 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව සලකා බලා අනුමත කරන ලදී.

කාරක සභාව පස්වරු 3.00 ට 2017 නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 10.00 තෙක් කල් තැබිනි.

අත්.කළේ/ ටිකිරි කේ. ජයතිලක  
කාරක සභාවේ ලේකම්



**2018 අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ හතරවන රැස්වීමේ කාර්ය සටහන්**

**2017 නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු ජේ.එම් .ආනන්ද කුමාරසිරි මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් හා කාරක සභාවේ ලේකම්

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්**

- ඩී.එස්.එම්. කොස්තා මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව
- ඇනා දබරේරා මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව
- ආර්.ඒ.එල්. උදයකුමාර මහතා, සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

- එස්. යකන්දාවල මහත්මිය, නියෝජ්‍ය විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව
- එස්. සංජීව මහතා, විගණන අධිකාරී

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූප විය.

**සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය**

**පැමිණ සිටි තිලධාරීන්**

- ඇසල වීරකෝන් මහතා, ලේකම්, සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
- ඩබ්. දීප්ති ප්‍රනාන්දු මහත්මිය, අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන)
- පී.එම්. විතාන මහතා, විධායක අධ්‍යක්ෂ (සංචාරක කාර්ය සාධන බලකාය)
- එස්.එල්.එම්. හසීම් මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන)
- කේ.එම්.සී.කේ. බණ්ඩාර මහතා, ප්‍රධාන ගණකාධිකාරී
- ඩී.ඒ. සුනන්දා පියසීලි මහත්මිය, ප්‍රධාන අභ්‍යන්තර විගණක
- උමා නෙරන්ජනන් මහත්මිය, අධ්‍යක්ෂ (සැලසුම්)
- කේ.ඩී.ඩී. පීරිස් මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
- පී.ඩී.පී. මුනිදාස මයා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
- ප්‍රසාදිකා බස්නායක මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
- ඒ.ආර්. ගුණවර්ධන මහතා, අධ්‍යක්ෂ, ක්‍රීස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
- එම්.සී.එන්. පින්තෝ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ
- කාවන් රත්නායක මහතා, සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- බී.එම්. කිරිඇල්ල මහතා, අධ්‍යක්ෂ ජනරාල්
- රසික ජයකොඩි මහතා, උපදේශක
- සුනිල් දිසානායක මහතා, සභාපති, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
- බුද්ධික හේවාචසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල්
- පී. කුලතුංග මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
- ප්‍රේමා කුරේ මහතා, සභාපති, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය
- අවිනි දනුනන්තගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු

සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 159 හා 203 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව සලකා බලන ලදී.

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	548,071	2,848,533	1,024,477
පුනරාවර්තන වියදම්	252,914	866,963	512,507
මූලධන වියදම්	295,157	1,981,570	511,970
<b>159 - සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	388,334	2,613,683	918,660
පුනරාවර්තන වියදම්	115,002	689,883	438,760
මූලධන වියදම්	273,331	1,923,800	479,900
<b>203 - ක්‍රීස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	159,738	234,850	105,817
පුනරාවර්තන වියදම්	137,912	177,080	73,747
මූලධන වියදම්	21,826	57,770	32,070

2017 අත්කරගත් ප්‍රගතිය හා 2018 වසරේ විස්තරාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශයේ කාර්යසාධනය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා සිදු කළේය.

අමාත්‍යාංශයේ කාර්යසාධනය පිළිබඳව තමා සැහීමට පත් නොවන බව පැවසූ ගරු තාරක බාලසූරිය මහතා, 2018 ඉලක්ක වැඩසටහන සහ එම ඉලක්ක සපුරා ගැනීමට ඇති සැලසුම් විමසූ අතර නීති රෙගුලාසි වැඩි ප්‍රමාණයක් තිබීම සංචාරක කර්මාන්තයට හානිදායක බව ද පෙන්වා දුන්නේය.

සංචාරක කර්මාන්තයේ දියුණුවට අදාළව උපාය මාර්ගික සැලැස්ම හා දැක්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන කාවන් රත්නායක මහතා සහ බී.එම්. කිරිඇල්ල මහතා පැහැදිලි කර දුන්හ.

සංචාරක කර්මාන්තය තිරසාර බවට පත් කිරීමට රෙගුලාසි තිබීමේ අවශ්‍යතාවය කාවන් රත්නායක මහතා අවධාරණය කළ අතර මෙම වසරේ පැවති උද්ඝෝෂණ, ස්වභාවික විපත් (ගංවතුර, බෙංගු උණ වැනි) මගින් සංචාරක කර්මාන්තයට දැඩිව බලපා ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කර්මාන්තයේ ප්‍රමිතිය හා සේවා තත්වය වැඩිදියුණු කළ යුතු බව ඔහු පිළිගත්තේය. දේශීය සංචාරක ප්‍රවර්ධන පියවර පිළිබඳව බී.එම්. කිරිඇල්ල මහතා විස්තර කළේය.

2015 වසරින් පසුව යහපාලනය හේතුකොටගෙන, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා රටේ ආරක්ෂක තත්වයන් මේ වන විට යහපත් වී ඇති නිසා බටහිර සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ රටේ ප්‍රතිරූපය වර්ධනයවීම අරඹා ඇති බව සභාපතිතුමා විස්තර කළේය. ප්‍රවර්ධන ක්‍රියාකාරකම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව ද්විපාර්ශ්විකව සිදු කළ යුතු බවත් බොහෝ රටවල සංචාරක ක්ෂේත්‍රය පුද්ගලික අංශය සතුව ඇති බවත් ඔහු පැවසීය. විදේශ රටවල සංචාරය කරන කැබිනට් අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උත්සාහ කළ යුතු බවට යෝජනා කළ ඔහු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙහිලා වැඩි කාර්ය භාරයක් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා තානාපති කාර්යාල වලට කළ හැකි බව පැවසීය.

සංචාරක කර්මාන්තයට අදාළ සේවා අංශය වැඩිදියුණු කිරීමට ආයතනයේ වත්මන් හා අනාගත කාර්යයන් පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති සුනිල් දිසානායක මහතා පැහැදිලි කළේය.

කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයා ගෙන ඇති බවත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇති බවත් ගරු රටුල් හකීම් මහතා ඇසු පැනයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ප්‍රේමා කුරේ මහතා පැවසීය.

දේශීය සංචාරක ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල චිරකෝන් මහතාගෙන් ඉල්ලා සිටියේය. (එම වාර්තාව V වන පරිශිෂ්ටය වශයෙන් දැක්වේ.) ප්‍රීතිජනක බෝට්ටු සචාරි මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සභාපතිවරයා අවධාරණය කළේය.

කාරක සභාව පහත යෝජනා ඉදිරිපත් කෙරිනි.

- බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අමතරව සුදුසු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඇරඹීම - ඒ සඳහා කදිම ස්ථානය ලෙස වෝටර්ස් එජ් අසල ඇති ඉඩම භාවිතා කිරීම
- පළාත් සභා සමඟ ධාරිතා සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම
- ප්‍රසිද්ධ සංචාරක ස්ථාන අවට සංචාරකයන්ට සතුටු විය හැකි ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම (රාත්‍රී වෙළඳසැල්, රංග ශාලා, දුෂ්කර හා අවදානම් සංචාරක ස්ථාන ආදිය වැනි)
- සංචාරක නවාතැනක් ලෙස කිතුල්ගල හදුනා ගෙන එම ප්‍රදේශය වැඩිදියුණු කිරීම
- විදේශීය සිසුන් ආකර්ශනය කර ගත හැකි ලෙස ශ්‍රී ලංකා හෝටල් පාසැල ජාත්‍යන්තර තලයට වැඩිදියුණු කිරීම (පුද්ගලික රාජ්‍ය සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස)
- මඩු දේවස්ථානය අවට ප්‍රදේශයට ජලය, සනීපාරක්ෂාව වැනි අත්‍යවශ්‍ය පහසුකම් සැලසීම
- පුද්ගලික අංශය හා එක්ව සංචාරක ප්‍රතිපත්ති සාධනීය ලෙස ප්‍රවර්ධනය කිරීම

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අංක 159 හා 203 සඳහා වන ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී

පෙ.ව 11.30 ට

පැමිණ සිටී:

ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)  
ගරු රවුෆ් හකීම් මහතා  
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා  
ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා  
ගරු තාරක බාලසූරිය මහතා  
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් හා කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටි අමාත්‍යවරු:**

ගරු පලනි දිගම්බරත් මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා

**පැමිණ සිටි වෙනත් මන්ත්‍රීවරු:**

ගරු මයිල්වාගනම් නිලකරුණ මහතා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන් :**

ඩී.එස්.ඒ. කොස්තා මහත්මිය, අධ්‍යක්ෂ (මුදල්), ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
එම්. ඇනා දබරේරා මහත්මිය, සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් :**

එස්. යකන්දාවල මහත්මිය, නියෝජ්‍ය විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව  
අයි.ඩී.එස්. වසන්තා මහත්මිය, විගණන අධිකාරී

දැනුම්දීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූප විය.

**කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය**

**පැමිණ සිටි නිලධාරීන් :**

ආර්. නඩුරාසපිල්ලේ මහත්මිය, ලේකම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

- ඩබ්.යූ.පී. ප්‍රේමවන්ද මහතා, අතිරේක ලේකම් (පාලන/මුදල්)
- කේ.ඩී.ඒ. මුනසිංහ මහත්මිය, අධ්‍යක්ෂ (සැලසුම්)
- වී. අරුල්ලාභ මහත්මිය, අධ්‍යක්ෂ (සංවර්ධන)
- ඩී.ඩී.සී. සෙනෙවිරත්න මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී
- කේ.ඒ.එස්.ඩබ්. විරක්කොඩි මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක
- එම්.යූ.එන්. වලිසුන්දර මහතා, ඉංජිනේරු (උපදේශණ)
- යූ.එල්. ජයසුන්දර මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (නිවාස සංවර්ධන)
- කේ. ප්‍රදීපා මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (යටිතල පහසුකම්)
- ටී.ඩී. බන්ගමුව මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
- කේ.කේ.පී. ශිරෝමි මහත්මිය, සහකාර ලේකම්
- ඩබ්.පී. හදකාන්ති මහත්මිය, ගණකාධිකාරී
- ආර්.බී. දයාරත්න මහතා, සංවර්ධන නිලධාරී
- කේ.ඩී.කේ. ද සිල්වා මහත්මිය, සංවර්ධන නිලධාරී
- එල්.ආර්. පෙරේරා මහතා, අධ්‍යක්ෂ ජනරාල්, වැවිලි මානව සංවර්ධන භාරය
- අජිත් අබේසේකර මහතා, අධ්‍යක්ෂ (ඉංජිනේරු)
- ආර්.වයි. කුලතුංග මහතා, අධ්‍යක්ෂ (මුදල්)
- ආචාර්ය. සුමිත් ආනන්ද මහතා, අධ්‍යක්ෂ (සෞඛ්‍ය)
- එම්. ශ්‍රීධරන් මහතා, අධ්‍යක්ෂ (මූල්‍ය), ප්‍රජා ශක්ති අධීක්ෂණ
- මුතුකුමාර් මහතා, අධ්‍යක්ෂ (ප්‍රජා ශක්ති)

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 140 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත අයවැය	ඇස්තමේන්තුව
මුළු වියදම	1,284,094	4,367,886	3,748,375
පුනරාවර්තන වියදම්	189,124	335,376	348,375
මූලධන වියදම්	1,094,970	4,032,510	3,400,000
<b>140 - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා</b>			
මුළු වියදම	1,284,094	4,367,886	3,748,375
පුනරාවර්තන වියදම්	189,124	335,376	348,375
මූලධන වියදම්	1,094,970	4,032,510	3,400,000

2017 වසරේ අමාත්‍යාංශයේ කාර්යසාධනය හා ආකෘතිය සහ 2018 වසරේ ඉලක්කගත සැලැස්ම පිළිබඳව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආර්. නධරාසාපිල්ලේ මහත්මිය ඉදිරිපත් කිරීමක් සිදු කළාය.

විශේෂයෙන්ම 2015 වසරේ සිට අභිනවයෙන් ස්ථාපිත කළ අමාත්‍යාංශයක් ලෙස ජනතාවට විශිෂ්ට සේවාවක් සිදු කිරීම වෙනුවෙන් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යතුමා, ලේකම්වරිය හා අමාත්‍යාංශ නිලධාරීන්ගේ සේවය කාරක සභාවේ සභාපතිතුමා ඇගයීමට ලක් කළේය.

පහත කරුණු පිළිබඳව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශයෙන් කරුණු විමසීය:

- 1) වැවිලි මානව සංවර්ධන භාරය හා එහි රජයට ඇති අදාළත්වය
- 2) වැවිලි මානව සංවර්ධනය භාරය සඳහා පළාත් වැවිලි සමාගම් බද්දක් ගෙවීමේ හේතු
- 3) පළාත් වැවිලි සමාගම් ගෙවූ බදු මුදල
- 4) පළාත් වැවිලි සමාගම් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර නිසි සම්බන්ධීකරණයක් තිබේද යන වග

රජය, පළාත් වැවිලි සමාගම් හා වතු අංශයේ ජනතාව අතර සම්බන්ධීකරණය සැකසීම සඳහා 1992 රජයේ ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කර ඇති ත්‍රෛපාර්ශ්වීය ආයතනයක් බව වැවිලි මානව සංවර්ධන භාරය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවාය. වතු වල සිදුවන සියළු රාජකාරි කටයුතු වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රධාන වශයෙන් සිදු විය යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

පළාත් වතු සමාගම් බදු ගෙවීම සම්බන්ධව අදහස් දැක්වූ ලේකම්වරිය සමාගම් පනත යටතේ වැවිලි මානව සංවර්ධන භාරය කටයුතු කරන බැවින් වතු අංශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා එය අවශ්‍ය වන බවත් එය පළාත් වැවිලි සමාගම් සමඟ ඒකාබද්ධව පිහිටුවා ඇති බවත් පැවසුවාය.

ගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය පිළිබඳව අදහස් දැක්වූ ලේකම්වරිය අමාත්‍යාංශය විසින් කළමනාකරණ ගාස්තුවක් පමණක් ගෙවන බව සඳහන් කළාය.

පළාත් වතු සමාගම් පුද්ගලික සමාගම් බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන් හා පළාත් වතු සමාගම් අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණක් නොමැති බව අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවාය.

තම කටයුතු කරගෙන යාමේදී වැවිලි මානව සංවර්ධන භාරය අද වන විට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා වලට මුහුණ පා ඇති බවත් එය වැවිලි ක්ෂේත්‍රයේ ජනතාව සඳහා ප්‍රමුඛ සේවා සැපයීමට ගැටළුවක් බවත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පැහැදිලි කළේය. මීට පෙර සේවය කළ අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා සසඳන කළ වත්මන් වැවිලි මානව සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැවැන්ත මෙහෙයක් ඉටු කරන බැවින් ඔහුට අවංක ස්තූතිය පුද කරන බව අමාත්‍යවරයා පැවසීය.

වතු අංශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිටු දැකීම සඳහා පළාත් වතු සමාගම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් අතර සම්බන්ධය ශක්තිමත් කළ යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය



සම්බන්ධීකරණ කමිටු අතර ඇති සම්බන්ධය තහවුරු කළ යුතු බවට කාරක සභාවේ සභාපතිතුමා නිර්දේශ කළේය.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ පළාත් වතු සමාගම් මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ද අවධාරණය කළ අතර, වතු වල ඇති හිස් ඉඩම් වගා කිරීම සඳහා වතු කම්කරුවන්ට දීමෙන් ඔවුන්ට තම නිෂ්පාදන පළාත් වතු සමාගම් වලට විකිණීම මගින් දෙපාර්ශ්වයටම වාසිදායක වන බව පැවසීය. මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කාරක සභාව නිර්දේශ කළාය.

ශ්‍රීන් වෝල් නිවාස වැඩසටහන හා ආපදා නිවාස වැඩපිළිවෙල යටතේ රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිළිවෙලින් 134 හා 136, 97, හා 08 හා 259 හා 31 ක් ලෙස නිවාස ඉදිකර ඇති බවත් දැනටමත් ඉදි වෙමින් පවතින මීරියබැද්දේ නිවාස තැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මීරියබැද්දේ නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් රත්නපුර, කෑගල්ල හා බදුල්ලේ නිවාස ගණනාවක් තැනීමේ තත්ත්වය පිළිබඳව ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවසුවාය.

මහනුවර හා මාතලේ වතු වල Outgrower වැඩපිළිවෙලේ ප්‍රගතිය සෑහීමකට පත් විය හැකි තලයක ඇති බව ගරු රවුෆ් හකීම් මහතා පැවසීය. අද වන විට විදේශගතවීම දැඩි ගැටලුවක් වී ඇති බැවින් වතු ජනතාව රඳවා ගැනීම සඳහා විශේෂයෙන්ම රංගල, මහනුවර වැනි වතු පළාත් වල සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ඔහු නිර්දේශ කළේය. එය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා නිර්මාණය කර දීමට ද උපකාර වේ.

දුරින් හා හුදකලාව පිහිටි වතු වලට ලභාවීම සඳහා දැනට ඇති මාර්ග දියුණු කිරීම වැනි යටිතල පහසුකම් ලබාදීම මගින් ගම් සහ වතු අතර අන්තර් සබඳතාවය වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු බව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේය.

වතු හරහා වැටී ඇති මාර්ග රජයට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන බව ගරු මයිල්වාගනම් නිලකරුණ මහතා පැවසීය. ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ යෝජනාවට එකඟ වෙමින් වතු ක්ෂේත්‍රයේ ඇති මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පැවතිය යුතු බවට සභාපතිතුමා නිර්දේශ කළේය.

සියයට 20 ක් වැනි වතු රෝහල් ප්‍රමාණයක් පමණක් පළාත් සෞඛ්‍ය අධිකාරීත්වය යටතේ ඇති අතර වතු ප්‍රදේශ වල ඇති අනෙකුත් රෝහල් ද එම අධිකාරීත්වය යටතට ගත යුතු බව කාරක සභාවේ සභාපතිතුමාගේ අදහස විය.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 140 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව අනුමත කරන ලදී.

**ප.ව 2.00 ට**

**පැමිණ සිටී**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු තාරක බාලසූරිය මහතා

ටීකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

**පැමිණ සිටී අමාත්‍යවරු:**

ගරු ඩී.එම්.ස්වාමිනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා

**මහා භාණ්ඩාගාරයෙන් පැමිණ සිටී නිලධාරීන්**

නාලනී අමරතුංග මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව

ආර්.ඒ.ටී.ඒ.රණවීර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
 ජයමාලි ගුණරත්න මහත්මිය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව  
 ආර්.ඒ. එල්.උදය කුමාර මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව  
 ඇන් දාබරේරා මහත්මිය, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව

**විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන්:**

අයි.සමරගේ මහත්මිය, සහකාර විගණකාධිපති  
 ඩබ්.ඩී.සී.රංජිත් මහතා, විගණන අධිකාරී

දැනුම්දීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූප විය.

**බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය**

**පැමිණ සිටි නිලධාරීන්**

ඉංජිනේරු පී. සුරේෂ් මහතා, ලේකම්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය  
 එස්. බාස්කරන් මහතා, අතිරේක ලේකම් (පාලන)  
 පී. සෙන්දිල්නන්දනන් මහතා, අතිරේක ලේකම් (සංවර්ධන)  
 ඩී. ප්‍රේමවන්දිනන් මහතා, අධ්‍යක්ෂ (ආයතන සංවර්ධන)  
 පී. නාමගල් මහත්මිය, අධ්‍යක්ෂ (සංවර්ධන)  
 එන්.ආර්.ඒ.පී. රණතුංග මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී  
 කේ.ජී.එම්.බී. වික්‍රමසිංහ මහතා, අධ්‍යක්ෂ (සැලසුම් වැ.බ)  
 එම්.එම්.එම්. මාහිර් මහතා, ගණකාධිකාරී  
 ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා, සංවර්ධන නිලධාරී  
 ජී.ඩී.එල්. සිරිකුමාර මහතා, සංවර්ධන නිලධාරී  
 නමසිවායම් පද්මනාදන් මහතා, සභාපති, පුනරුත්ථාපන අධිකාරිය  
 එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව  
 එච්.සී.ඩබ්.කාරියවසම් මහතා, කොමසාරිස් (මුදල්)  
 බණ්ඩාර මහතා, අධ්‍යක්ෂ (ඉංජිනේරු)  
 කේ.පී.වන්දුපාල මහතා, අධ්‍යක්ෂ (සැලසුම්)  
 ඒ.උමා මහේෂ්වරන් මහතා, අධ්‍යක්ෂ, හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුව  
 එම්.පී.කාන්දීපන් මහතා, ගණකාධිකාරී  
 සුසන්ති ජයසිංහ මහත්මිය, සහකාර කොමසාරිස්, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව  
 මේජර් ජනරාල් ආර්.එම්.ජේ.ඒ. රත්නායක මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය.  
 බ්‍රිගේඩියර් ඩබ්.වී.පී.ඩබ්.ලියනගේ මහතා, නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්  
 කර්නල් ජේ.එච්.ඕ.එම්.ජයසූරිය මහතා, අධ්‍යක්ෂ (පාලන)  
 කර්නල් එම්.ඉසදින් මහතා, අධ්‍යක්ෂ  
 එස්.ටී.පරමේෂ්වරන් මහතා, සභාපති, නෝර්ත් සී ලිමිටඩ් ආයතනය  
 ඊ.අන්තාලිංගම් මහතා, විධායක අධ්‍යක්ෂ,  
 ඉංජිනේරු එස්.එම්.යාසින් මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ, නැවත පදිංචි කිරීමේ කාර්යය සාධන බලකාය  
 එම්.බී.ලෝගනාදන් මහතා, කොමසාරිස් ජනරාල්, නල් සංවර්ධන මණ්ඩලය  
 ආර්.රමේෂ් මහතා, කළමනාකරණ සහකාර

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 145, 204, 232 සහ 326 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලදී.

රු.'000	2016	2017	2018
		ප්‍රතිශෝධිත	ඇස්තමේන්තුව
		අයවැය	

මුළු වියදම	22,007,886	19,781,971	11,425,912
පුනරාවර්තන වියදම	6,106,453	6,892,746	8,278,162
මූලධන වියදම	15,901,433	12,889,225	3,147,750
<b>145 - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා</b>			
මුළු වියදම	14,622,937	12,723,340	4,818,150
පුනරාවර්තන වියදම	932,772	1,011,265	2,676,150
මූලධන වියදම	13,690,165	11,712,075	2,142,000
<b>204 - හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	226,806	244,548	249,110
පුනරාවර්තන වියදම	131,703	149,898	154,460
මූලධන වියදම	95,103	94,650	94,650
<b>232 - බන්ධනාගාර දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	6,898,740	6,539,744	6,066,694
පුනරාවර්තන වියදම	4,792,326	5,467,744	5,170,594
මූලධන වියදම	2,106,414	1,072,000	896,100
<b>326 - ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව</b>			
මුළු වියදම	259,402	274,339	291,958
පුනරාවර්තන වියදම	249,652	263,839	276,958
මූලධන වියදම	9,750	10,500	15,000

2017 වර්ෂය සඳහා සංවර්ධන ව්‍යාපෘතිවල භෞතික සහ මූල්‍ය ප්‍රගතිය සහ 2018 වසර සඳහා ඉලක්ක සැලසුම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු පී. සුරේෂ් මහතා ඉදිරිපත් කිරීමක් කළේය. එහිදී, උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ව්‍යාපෘති, බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ නව සහ ක්‍රියාත්මකව පවතින ව්‍යාපෘතිවල 2018 වසරේදී අපේක්ෂිත ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

තවදුරටත් අමාත්‍යාංශයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී, උතුරු සහ නැගෙනහිර පළාත්වල නව නිවාස ඉදිකිරීම සහ අනාථ කඳවුරුවල සිට මුල් භූමිවල පදිංචියට ආසන්න පැමිණෙන්නන් සඳහා නිවාස තැනීම, කුඩා වැව් තැනීම සහ සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සහාය දැක්වීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ගෘහස්ථ විදුලිය, ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් මිලදී ගැනීම, තල් කර්මාන්තය සංවර්ධනය කිරීම සහ පසුගිය දෙවසරේ ලැබූ ලාභය, නෝන් සී ලිමිටඩ් හි තොරතුරු, හින්දු සංස්කෘතික කටයුතු සහ මාන්කුලම් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඔහු විස්තර කළේය.

යාපනය සහ මුලතිව් හි අඩක් භානිවු නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය, සහ මාන්කුලම් හි ආර්ථික කලාප විවෘත කිරීම සහ අපනයන වෙළඳපොළ සඳහා තල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා, ප්‍රතිසන්ධාන අංශය මුහුණපා ඇති මූල්‍ය ගැටලු අවධාරණය කළේය.

2017 වසර සඳහා රු. මිලියන 160 ක් ප්‍රතිපාදන වෙන් කළද පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමේ ප්‍රමාදය පිළිබඳව ගරු මයන්ත දිසානායක මහතා විමසීය. බන්ධනාගාරයේ ඇතුළත ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඉදිකිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සෙමින් ඉදිරියට කරගෙන යන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පිළිතුරු දුන් අතර එය වසර දෙකක් තුළ නිම කරන බව පැවසීය.

පුනරුත්ථාපනය කරන ලද 12000 ක් පිරිස අතර සිටින ආබාධිත පුද්ගලයන් සහ කාන්තාවන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද, ඔවුන්ට කෘෂිකර්මයෙන් තම ජීවනෝපාය සලසා ගතහැකි වන බැවින් ප්‍රධාන ගැටලුවක් වන මන්නාරම ප්‍රදේශයේ ජල හිඟය සඳහා පිළියම් සොයන ලෙස ගරු අයි. වාර්ල්ස් නිර්මලනාදන් මහතා ඉල්ලා සිටියේය. 'එක් ගමකට එක් ටැංකියක් බැගින් ලබා දීමේ ව්‍යාපෘතිය' සඳහා පත්කරන ලද තාක්ෂණික කමිටුවේ සභාය ඇතිව ක්‍රියාත්මක බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

පුනරුත්ථාපනය කරන ලද 12000 ක් පිරිස අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් නිබේද යන්න සහ ගම්වල නැවත පදිංචි කිරීමෙන් පසුව ආදායම් උපයන්නේද යන්න ගරු සභාපතිතුමා විමසීය. උතුරු සහ නැගෙනහිර පළාත් තුළ සෑම දිස්ත්‍රික්කයකම තම කාර්යාලයක් පවත්වාගෙන යන බවත්, ස්වයං-රැකියා සහ වෙනත් ව්‍යාපාර සඳහා උපකාර කරමින් ජලය, මහන මැෂින්, කිරිගවයන් සහ කුකුළු පැටවුන් ඇතුළු අනෙකුත් පහසුකම් සපයා ඇති බව මේජර් ජනරාල් ආර්.එම්.ජේ.ඒ. රත්නායක මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ ප්‍රධානම අවශ්‍යතාව වන්නේ නිවාස සහ ඉඩම් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. සපයන ලද මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් 2018 වර්ෂය සඳහා වෙන්කිරීම් ඉහළ නංවන ලෙස ද ඔහු ඉල්ලා සිටි අතර තවදුරටත් කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සඳහා පහසුකම් සැපයීමට යෝධ වැඩ, ඉරනමඩු වැව සහ මහානිත්ත ධීවර වරාය ව්‍යාපෘතිය සංවර්ධනය කරන ලෙස යෝජනා කළේය.

ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ වැන්දඹුවන් ඇතුළු යුද්ධය හේතු කොට ගෙන වැන්දඹු භාවයට පත්වූ කාන්තාවන්ගේ සුබසාධනය පිළිබඳව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි ගරු සභාපතිතුමා විමසීය. වැව් ව්‍යාපෘතිය සහ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ වැන්දඹුවන් ඇතුළු යුද්ධය හේතු කොට ගෙන වැන්දඹු භාවයට පත්වූ කාන්තාවන්ගේ සුබසාධනය පිළිබඳව වර්තමාන තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ගරු සභාපතිතුමා උපදෙස් දුන්නේය.

පුනරුත්ථාපනය කරන ලද පිරිස අතර රැකියා විරහිතභාවය අවම කිරීමට අනාථ කඳවුරුවල වෙසෙන තරුණ පිරිස් සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ගරු සභාපතිතුමා යෝජනා කළේය.

තවද නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර රියැදුරු බලපත්‍රය සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටමක් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසද ගරු සභාපතිතුමා යෝජනා කළේය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අංක 145, 204, 232, සහ 326 සඳහා වූ ඇස්තමේන්තු කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

අත්.කළේ/ ටිකිරි කේ. ජයතිලක  
කාරක සභාවේ ලේකම්

-----

**2018 අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පස්වැනි රැස්වීමේ කාර්ය සටහන්**

**2017 නොවැම්බර් මස 30 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 11.00 ට**

**පැමිණ සිටී:**

- ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු ජේ.එම්.ආනන්ද කුමාරසිරි මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු තාරක බස්නායක මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා මූලාසනාරූපි විය.

කාරක සභාව සංශෝධනවලට යටත්ව කෙටුම්පත් වාර්තාවට එකඟ විය.

සලකා බැලීමෙන් අනතුරුව, වාර්තාව 2017 දෙසැම්බර් 05 වැනි අභ්‍යරුචාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කළේය.

කාරක සභා රැස්වීම්වලට පැමිණ නම දායකත්වය සැපයූ කාරක සභා සාමාජිකයන්ට සහ ගරු අමාත්‍යවරුන් හට නම ස්තූතිය පිරිනැමූ ගරු සභාපතිතුමා, නම වටිනා සේවය කාර්යක්ෂමව ලබාදුන් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ට, සහකාර මහ ලේකම්ට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට ද නම කෘතඥතාවය පළ කළේය.

කාරක සභාව පෙ.ව. 11.50 ට නිම විය.

අත්.කළේ/ ටිකිරි කේ. ජයතිලක මහතා  
කාරක සභාවේ ලේකම්